

දෙවනි පරිච්ඡේදය

ප්‍රායෝගික සාර්ථකත්වයේ මග

I

සත්‍ය සෙවීම

1. සත්‍ය සෙවීමේදී තොටැදගත් ප්‍රශ්න කිපයක් ඇත. විශ්වය හැදී ඇති දුව්‍යය කුමක් ද? විශ්වය සඳාකාලික ද? විශ්වය අසීමිත ද? සීමිත ද? මේ මනුෂ්‍ය සංහතිය සැදී ඇත්තේ කෙසේ ද? මිනිස් සමාජය සඳහා පරමාදර්ශී සංවිධාන ස්වරුපය කුමක් ද? යම් මිනිසේක් ඉහත ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන තුරු බුද්ධත්වය සඳහා කරන සෙවීම සහ පිළිපැදිම කල් දමන්තේ නම් මාරුගය සෞයා ගැනීමට පෙරාතුවම ඔහු මිය යනු ඇත.

විෂකැබූ හියක් සිරුරේ ඇනුණු මිනිසේකුගේ තැයන් හා මිතුරන් එක්වී හිය ඉවත දමා තුවාලය සනීප කිරීමට ගලා වෙවදාවරයෙකු කැඳවූවා යයි සිතන්න.

එවිට තුවාල ලත් මිනිසා මෙසේ කියා රේට විරැද්ධ වුණෙන්ත් කුමක් සිදුවේ ද? "පොඩිඛක් ඉන්න. ඔබ මෙය ඉවතට ඇදීමට පෙර එය විද්‍යේ කවුදයි දැනගන්න මට අවශ්‍යයි. ඒ ගැනීයක් ද පිරිමියෙක් ද? ඔහු උතුම් කුලයක කෙනෙක් ද? ගැමීයෙක් ද? ඒ

දුන්න සාදා තිබුණේ කුමකින් ද? ඒක ප්‍රංශී දුන්නක් ද? තැත්තම් ලොකු ද? එය සාදා තිබුණේ ලියෙන් ද? උණුබටවලින් ද? දුන්නේ ලැණුව තනා ඇත්තේ පටිටයකින් ද? තැත්තම් බිඳී ලැණුවකින් ද? හිය තනා තිබුණේ වේවැලින් ද තැත්තම් බට ලියෙන් ද? මොන පිහාටු ද දමා තිබුණේ? ඔබ හිය ඉවතට ඇදීමට පෙර මට මේවා දැනගත්තට අවශ්‍යයි.”

මේ තොරතුරු දැන ස්ථීර කර ගැනීමට පෙර නිසැකවම විෂ ගරීර පද්ධතිය පුරාම ගොස් ඔහු මිය යනු ඇත. පළමු කායේිය විය යුත්තේ හිය ඉවත්කොට විෂ පැතිරි යැම වැලැක්වීමයි.

ආගාව තැමැති ගින්න ලොවට අනතුරුදායකව පවතින විට ලොව සැදී ඇති ආකාරය වැදගත් වන්නේ තැත. මත්‍යාජි සංහතිය සැදී ඇත්තේ කෙසේ ද යන්න සෙවීම එතරම් වැදගත් දෙයක් තොවනු ඇත.

විශ්වයට සීමාවක් තිබේ ද එය සඳාකාලික ද යන ප්‍රශ්නය උත්පත්තිය මහල බව රෝගී බව හා මරණය තැමැති ගිනි තිවා ගැනීමට මගක් පාදා ගන්නාතුරු කල් දුමිය හැක්කකි. දුඩීත හාවය කණ්ගාටුව වේදනාව හා සන්නාපය ඉදිරියේ මේවා විසදා ගැනීමට මගක් මූලින්ම සිතිය යුතු අතර එම මාරුගය අනුගමනය කිරීමට කැපවිය යුතුයි.

දැන ගැනීමට වැදගත් දේ කුමක් ද තොවැදගත් දේ කුමක් ද යන්නත් බුදුරජ්‍යන්ගේ ධරුමයේ අන්තර්ගත වේ. එනම් මිනිසුන් උගත යුතු මොනවා ද ඉවත දැමිය යුතු මොනවා ද බුද්ධත්වය ලැබීම සඳහා ප්‍රීභුණු කළ යුතු කුමක් ද යන්නත් එහි ඉගැන්වෙයි.

එමනිසා මිනිසුන් මූලින්ම වඩා වැදගත් කුමක් ද යන්න පැහැදිලි සේ දැකිය යුතුය. මූලින් විසඳිය යුත්තේ මොන ගැටළුව ද තමන්ට ඇති බලවත්ම ප්‍රශ්නය කුමක් ද යන්න දැනගත යුතුයි. මේ සියල්ල කරන්නට නම් ඔවුන් මූලින්ම තම සිත ප්‍රීභුණු කිරීම ආරම්භ කළ යුතුයි. එනම් ඔවුන් මූලින්ම විත්ත පාලනයක් ඇති කර ගත යුතුයි.

2. ගසක මැද සැදැන අරවුව ගෙන ඒමට මිනිසෙකු කැලයට ගියා යැයි සිතන්න. ඔහු අතු හා කොළ රාජීයක්ම ඔසවාගෙන ඇවේත් තමා සිතු දේ ලබා ගත්තායැයි කළේපනා කරයි නම් කොතරම් අණුවන කමක් ද? අරවුව වෙනුවට පොත්ත ලබා ගැනීමෙන් ඔහු තාප්තිමත් වෙයි ද? එහෙත් බොහෝ මිනිසුන් කරන්නේ එයයි.

එත්පත්තිය, මහජ විය, ලෙඛික් හා මරණය හෝ අවාසනාවන්තකම කණ්ඩාවුව වේදනාව හා සන්තාපය දුරු කළ හැකි මගක් යමකු සොයන විට ඔහු ඒ මගෙහි මද දුරක් යනවිට ඉතා සුළු දියුණුවක් දැක වහා ආචම්බර වෙයි. අහංකාර වෙයි.

බලවත් වෙයි. ඔහු හරියට අරවුව සොයා ගොස් අතු සහ කොළ ගොඩකින් සතුවට පත්වූ තැනැත්තා වැනිය.

තවත් කෙනෙක් මද උත්සාහයකින් ලත් තම දියුණුව ගැන සතුවට පත්වී, මන්දෝත්සාහී බවට පැමිණ උචිගුහාවයට හා අහංකාර කමට පත්වෙති. ඔහු අරවුව වෙනුවට අතු හා කොළ ගොඩක් රැගෙන යන්නෙකු වැනිය.

එසේම තවත් අයෙක් සිය සිත එකගෙනවු හා සිතිවිලි ප්‍රසන්න වනු දැක මන්දෝත්සාහී වී උචිගු හා අහංකාර වෙති. ඔහුට තමා සෙවු අරවුව වෙනුවට පොතු ගොඩක් ලැබේ ඇත.

තවකෙක් තමාට ඉඟිල් වැටහෙන ගක්තියෙන් යුත් තීක්ෂණ ඇශානයක් ලැබේ ඇතැයි දුටු වහාම අහංකාර වෙයි. ඔහු අරවුව වෙනුවට කෙදි රාජීයක් ලබා ගත්තෙකි. මේ හැම මං සොයන්නෙක්ම තමන්ගේ සූල් උත්සාහයක් නිසා පහසුවෙන් තෘප්තිමත් වී උචිගු හා අහංකාර බවට පත්වී උත්සාහය ද අඩුකොට අලස බවට පත්වෙති. මේ සියල්ලෝම තැවත දුකට නිතැතින්ම මූහුණ පාති.

බුද්ධත්වය සඳහා සැබැඳු මග සොයන්නන් ගරු සම්මාන හෝ ගොරව බලාපොරොත්තු නොවිය යුතුය. එමෙන්ම මද

ලත්සාහයකින් සමාධියේ සුළු දියුණුවක් තැතහෙත් යොනයේ එසේත් තැතහෙත් විපස්සනාවේ දියුණුවක් අරමුණු නොකළ යුතුය. සියල්ලටම පළමුව මරණය හා ජ්විතය සහිත මෙලාවහි මූලික හා පරම ස්වභාවය සිත්ති පැහැදිලිව තබාගත යුතුය.

3. ලෝකයට ඊටම අයත් වූ සාරයක් නොමැතිය. එහි ඇත්තේ හේතුන් හා ප්‍රත්‍යාග්‍යන් රාජියකගේ එකතුවක් පමණි. ඒවායේ උපත භුදේක්ම නොදැනීම, වැරදි දැකීම, ආංශව හා දැඩි ප්‍රේමය විසින් පොලුණුවන ලද සිතෙහි ක්‍රියාකාරිත්වයෙහි රඳී ඇත. මනස වැරදි සංකල්ප ඇති කරගෙන ඇති ලෝකය බාහිර දෙයක් නොවේ. එයට කිසිම සාරයක් තැත. එය මනසේම ක්‍රියාකාරිත්වය විසින් මතුකොට දක්වන එහිම මුළාව පෙන්නුම් කිරීමක් පමණි. තන්හා, ද්වේෂ, මෝහ, හේතුකොටගෙන තැගෙන වේදනා හා හැල හැඳේපිම නිසා ද සිතෙහි ආංශව නිසා ද එය ඇතිවී ඇත. බුද්ධත්වය පතන්නන් සිය මගෙහි ජය කණුව කරා යාමට නම් මේ මනසට විරැද්ධිව සටන් කළ යුතුයි.

4. “අහෝ මාගේ සිත, ජ්විතයේ වෙනස්වන සුළු සිදුවීම් මත මෙසේ අවශ්‍යකිව රඳී සිටින්නේ ඇයි? නුඩ මා මෙතරම් ව්‍යාකුල හා වංචල කරන්නේ ඇයි? මේ තරම් දේවල් රස්කිරීමට නුඩ මා පොලුණුවන්නේ ඇයි? නුඩ හරියට සිසැමට පෙර කැබලිවලට කැඩී යන නගුලක් වාගේය. ජ්විතය හා මරණය තැමැති මූහුදට වන් කෙණෙහිම කැඩී බේඛී යන සුක්කානමක් වාගේය. මේ ජ්විතයෙන්

යහපතක් උදාකර ගන්නේ නම් තවත් උත්පත්තීන්ගෙන් කුමන පලක් ද?

අහෝ මාගේ සිත. නුඩ් වරෙක මා රජෙකු ලෙස ඉපදීමට හේතු කාරක විය. තැවත වණ්ඩාලයෙකු ලෙස උපදේශවා ආහාර සඳහා සිගා කැමට යෙද්වීය. වරෙක නුඩ් මා දිවා සම්පත් අතරත උපදේශවන අතරත තැවත මා නිරයේ ගිනිදුල් අතරත හොවයි.

අහෝ මාගේ මෝඩ සිත. නුඩ් මෙසේ මා විවිධ මාරුගවල යවා ඇත. මම නුඩ්ට කීකරු හා හිලැ ලෙස සිටියෙමි. නමුත් දැන් මම බුදුදහම ඇසුවෙමි. මට තවදුරටත් කරදර නොකරන්න. තවත් වේදනා විදීමට නොසලස්වන්න. එහෙත් අපි එකතුව නිහතමානීව හා ඉවසිලිවත්ව බුද්ධත්වය සොයමු.

අහෝ මාගේ සිත! සියලු දේ අසාර හා අනිත්‍ය බව ඔබ ඉගෙණ ගත්තේ නම්, නොයෙක් දේ ගුහණය කර නොගැනීමට, නොයෙක් දේට ගිෂ්‍ර නොවීමට, තණ්ඩාවට, ද්වේෂයට හා මූලාවට ඉඩ නොදීමට ඉගෙණ ගත්තේ නම් එවිට අපට ගාන්ත බවින් ගමන යා හැකිය. එකල්හි, ප්‍රයුෂාවේ කගපතින් ආගාවේ බැමීම කපාහැර ලාභ හෝ අලාභ, හොඳ හෝ නරක, සැප හෝ දුක්, නින්දා හෝ ප්‍රශ්‍රංසා යන වෙනස්වන අවස්ථාවලින් නොකැලමි අපට සාමයෙන් දිවි ගෙවිය හැකිය.

අහෝ මගේ ආදරණීය සිත. මූලින්ම අප සිතෙහි විශ්වාසය අවදි කළේ ඔබයි. බුද්ධත්වය සෙවිය යුතු යයි අපට යෝජනා කළේ ඔබයි. ඉතින් ඔබ මේ තරම් ඉක්මනින් නැවත තණ්හාවට, ප්‍රෝමයට, සැපයට හා ප්‍රසන්න හැඟීම්වලට යට වන්නේ ඇයි?

අහෝ මගේ සිත, නිශ්චිත අරමුණක් නොමැතිව ඔබ එහා මෙහා දුවන්නේ ඇයි? අපි මුලාවේ අසංවර මුහුද තරණය කරමු. මේ දක්වා මම ඔබට උවමනා විදියට ක්‍රියා කළේමි. නමුත් දැන් ඉතින් ඔබ මට උවමනා විදියට ක්‍රියා කළ යුතුයි. අපි එකතුව බුදුන්වහන්සේගේ ධර්මය පිළිපිළිමු.

අහෝ මගේ ආදරණීය සිත, මේ කදු, ගංගා, මුහුදු සියල්ල වෙනස්වන සුළුය. වේදනා ගෙන දෙන සුළුය. මුලාවෙන් යුත්ත මෙලොවෙහි අප ගාන්ත බවක් සොයන්නේ කෙසේ ද? අපි බුදුන්වහන්සේගේ ධර්මය පිළිපැද බුද්ධත්වය නැමැති අනෙක් වෙරළ දක්වා තරණය කරමු.”

5. මේ ආකාරයට සත්‍ය ලෙසම බුද්ධත්වයට මග සොයන්නේ තම සිතට අණ දෙති. එවිට ගක්තිමත් අධිෂ්ථානයකින් යුත්තව ඔවුනු ක්‍රියා කරති. සමහරැන් දොස් කීවත් ඇතුමුත් අවදා කළත් ඔවුනු බාධා රහිතව ඉදිරියට යති. අතින් පහර ලැබුවත්, ගල්වලින් ගසනු ලැබුවත් කඩුවලින් කපනු ලැබුවත් ඔවුනු කෝපයට පත්තෙනාවත්.

සතුරන් විසින් හිස කදින් වෙන් කොට කපා හල විට වුව ද සිතට බාධාවක් නොවිය යුතුයි. වේදනා ලැබෙන දේ නිසා සිත අදුරුවීමට ඉඩ හරින්නේ තම ඔවුන් බුදුන්වහන්සේගේ ධර්මය පිළිපදින්නේ නැත. තමන්ට කුමක් සිදුවෙතත් කරුණාවෙන් හා මෙත්තියෙන් විහිදෙන සිතුවිලි පතුරවමින් ස්ථීරව නොසෙල්වී සිටීමට අධිෂ්ථාන කරගත යුතුයි. දොස් ඇසුණුත්, අවාසනාව ලගා වුවත් බුදු දහමින් පිරුණ සිත නො සැලී අවල ව තබා ගැනීමට අධිෂ්ථාන කරගත යුතුයි.

බුද්ධත්වය ලබාගැනීම උමදසා නොකළ හැකිදේ කිරීමටත්, නොඉවසිය හැකිදේ ඉවසීමටත් උත්සාහ කළ යුතුයි. ඔහුට දිය හැකි දේ අන්තිම දක්වා දිය යුතුයි. බුද්ධත්වය ලැබීම සඳහා දිනකට ඔහුගේ ආහාරය සහල් ඇටය දක්වා අඩු කළ යුතුයයි ඔහුට කිවොත් ඔහු එපමණක්ම ආහාරයට ගන්නේය. බුද්ධත්වයට ඇති මග ඇත්තේ ගිනිගොඩක් මැදින් තම ඔහු ඒ මැදින් යා යුතුය.

එහෙත් කිසිවෙකු මෙවා සැගවුණු අදහසකින් නොකළ යුතුය. මෙය කළ යුත්තේ එය නිවැරදි දේ නිසාය. ඇශානවන්ත දේ නිසාය. මවක සිය කුඩා දරුවාට සිය රෝගී දරුවාට තමාගේ සුඛ විහරණය හෝ ගක්තිය නොතකා දෙනාවෙන් සලකන්නාක් මෙන් එය කළ යුතුය.

6. එක් කාලයක තමාගේ රටවැසියන්ට ආදරය කළ නුවණීන් සහ කරුණාවෙන් ඔවුන් පාලනය කළ එක්තරා රජේක් සිටියේය. මේ නිසා ඔහුගේ දේශය සමඳ්ධීමත් භාවයට හා සාමකාමී බවට පත්විය. ඔහු සැමවිටම වැඩි යුතායක් හා බුද්ධත්වය පැතුවේය. තමා වටිනා ධර්මයන්ට යොමු කරවන අයට තැගි පවා පිරිනැමුවේය.

ඔහුගේ කැපවීම හා යුතාය අවසානයේදී දෙවියන්ගේ අවධානයට ලක්විය. එහෙත් දෙවිවරු ඔහු පරීක්ෂා කරන්ට ඉටා ගත්හ. දෙවියෙක් රකුසකු ලෙස වෙස් වලාගෙන රුතුගේ මාලිගයේ ගේටුව ප්‍රාග්‍රෑහී පෙනී සිට තමා ගුද්ධ වූ ධර්මයක් රුතුට ලබාදීමට ඇති නිසා ඔහු රුතු ඉදිරියට රැගෙන යන ලෙස කිය. මේ ආරංචිය අසා සතුවූ වූ රුතුමා ආචාරයීලිව ඔහු පිළිගෙන උපදෙස් පැනීය. රකුසා භයානක වෙසක් ගෙන ඔහු කැමති ආහාරයක් ලැබෙන තුරු ඉගැන්විය නොහැකි බව කිය. නොයෙකුත් ආහාර දුන් නමුත් රකුසා තදින්ම කියා සිටියේ ඔහුට උණුසුම් මිනිමස් හා ලේ අවශ්‍ය බවයි. ඔවුන්න හිමි කුමරා හා දෙවිය සිය ගැරිර දුන්නත් රකුසාට අවශ්‍ය වූයේ රුතුගේම ගැරිරයයි.

රුතු මේ සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කළත් තම ගැරිරය දෙන්ට ප්‍රථමයෙන් ධර්මය ඇසිය යුතු බව පැවසීය.

ඒකල්හි දෙවියා මෙම නුවණුති ධර්මය ප්‍රකාශ කළේය. “දුක උපදින්නේ තණ්ඩාවෙනි. හය ඇති වන්නේ තණ්ඩාවෙනි. තණ්ඩාව තැති කර දූමුවොත් දුක තැති වේ. හය තැති වේ. ”සැණෙකින් දෙවියා සිය සැබෑ වේශය ගත් අතර කුමරිය සහ දෙවිය ද සිය මුල් ගරීරවලින් පෙනී සිටියහ.

7. සත්‍යයේ මාරුගය සෙවු එක්තරා පුද්ගලයෙක් හිමාලය වනයේ විසුවේය. පොලොවහි ඇති සියලු වස්තුව හෝ දෙවිලොව ඇති සියලු සැප හෝ නොතැකු ඔහුට අවශ්‍ය වූයේ සිතෙහි ඇති මුළාව ඉවත් කර දමන දහමකි.

ඔහුගේ අප්‍රමාදී හා අවංක භාවය ගැන පැහැදුණු දෙවිවරු ඔහුගේ සිත පරීක්ෂා කරන්ට සිතා ගත්හ. එක් දෙවියෙක් රකුසකු ලෙස වෙස් වලාගෙන හිමාලයේ පෙනී සිට “සියලු දේ වෙනස් වේ. සියලු දේ ඇතිවේ. තැතිවේ.” යැයි ගැයුවේය.

සත්‍ය සෞයන්නා මේ ගිය අසා මහත් සතුටට පත්විය. සිය පවස තිවා ගැනීමට දිය දහරක් හමු වූ කළක මෙන් තැතහොත් නොසිතු විරු ලෙස තිදහස ලැබූ වහලෙකු මෙන් ඔහු ප්‍රීති විය. ඔහු තමාටම මෙසේ කියා ගත්තේය. “බොහෝ කළක් තුළ මා සෞයමින් සිටි සත්‍ය ධර්මය අවසානයේදී මම සෞයා ගතිමි.” කටහඩ පසුපස ගිය ඔහු පැමිණයේ හයානක රකුසකු ඉදිරියටයි. සසලුවූ සිතින් රකුසාට සම්ප වූ හෙතෙම මෙසේ පැවසීය. “මා මේ

දැන් ඇසු ඉද්ධ වූ ගිතය ගායනා කළේ මඟ, එසේ නම් එය තවත් ගයනු මැතිවි.”

රකුසා මෙසේ පිළිතුරු දුන්නේය. “මධ්‍ය. එය මගේ ගිතයයි. ඒත් මට කැමට යමක් ලැබෙන තුරු මට තවත් ගායනා කිරීමට නොහැකියි. මට හරිම බඩිගිනියි” “එම ශියේ ප්‍රූජනීය වූ අර්ථයක් තිබෙනවා. මම බොහෝ කාලයක්ම එය සොයුම් සිටියෙමි. මට අසන්ට ලැබුනේ එයින් කොටසක් පමණයි. කරුණාකර තව විකක් ගායනා කරන්න.” මිනිසා මහත් උත්තුවෙන් ආයාවනා කළේය. රකුසා නැවතත් මෙසේ කිවේය. “මම කුසගින්නේ පසුවෙමි. මිනිසකුගේ උතුසුම් මස් හා ලේ රස බලන්ට මට ලැබුණෙන් මම ගිතය අවසාන කරමි.”

දරමය ඇසීමට ආසාවෙන් පසුවන මිනිසා දරමය ඇසුවාට පසුව සිය ගරීරය කැමට දෙන බවට පොරොන්ද විය. එවිට රකුසා සම්පූර්ණ ගිතය ගායනා කළේය.

“සියලු දේ වෙනස් වේ.

සියලු දේ ඇතිවේ. නැතිවේ.

සම්පූර්ණ ගාන්තහාවය ඇත්තේ

ප්‍රේචිතය හා මරණය ඉක්මවුවෙන් පමණි.”

මේ ගිය අසම්න් මිනිසා එය අවට ගස්වල හා ගල්වල කෙටුවේය. හෙමින් සිරුවේ ගසකට නැගුණ හේ රකුසාගේ පාමුලට පැන්නේය. එහෙත් එකෙණීම රකුසා අතුරුදහන් වී ඒ වෙනුවට ප්‍රහාව විහිදෙන දෙවියෙක් වී අනතුරක් තොවන ලෙස ඔහු අල්ලා ගත්තේය.

8. එක්තරා කාලයක සත්‍යයේ මාර්ගය උනන්දුවෙන් සෙවු සඳාපුරුදිත නැමැත්තෙක් සිටියේය. ලාභය හෝ ගොරවය සඳහා ඇති හැම ඇල්මක්ම දුරුකුල හේ සිය ජීවිතය පරදුවට තබා සත්‍යයේ මාර්ගය සෙවුවේය. එක් දිනක දෙවිලොවින් ආ කටහඩක් ඔහුට මෙසේ කිවේය. “සඳාපුරුදිත, නැගෙනහිර පැත්තට ඉදිරියට යන්න. උණුසුම හෝ ශිතල ගැන සිතන්න එපා. ඇණුම බැණුම හා ප්‍රඟංසා ගැන ද සැලකිලිමත් තොවන්න. හොඳ හා තරක ගැන ඇතිවෙන විවේචන ගැන ද තොකැලෙහින්න. එසේ නැගෙනහිර දෙසට කෙළින්ම යන්න. ඇත පෙරදිග දී ඔබට සැබැඳු ගුරුවරයෙකු හමුවනු ඇත. බුද්ධත්වය ද ලබනු ඇත.”

මේ නිශ්චිත උපදෙස්වලින් සතුටට පත්වූ සඳාපුරුදිත ඉක්මනින්ම නැගෙනහිර දිසාව බලා පිටත් විය. රාත්‍රිය ආවිට කුණුරක හෝ වනයේ කදුගැටයක තිදා ගත්තේය. පිට දේශයක අමුත්තකු ලෙස ඔහුට තොයෙක් අවමානයන්ට මූහුණදෙන්ට සිදුවේය. වරක ඔහු තමාම වහලෙකු ලෙස වික්කේය. බඩින්න

සඳහා සිය ගේර මාර්ගය විකුණුවේය. නමුත් අවසානයේදී සැබැං ගුරුවරයා හමු වී උපදෙස් පැතුවේය.

“හොඳ දේවල් බොහෝම ගණන්” යැයි කියමනක් ඇත. සැබැං මාර්ගය සොයා ගිය සඳාපුරුදිතටත් තොයෙක් දුෂ්කරතා ඇති ව්‍යවත් එය සත්‍ය විය. ගුරුවරයාට පිදිමට මල් හෝ සාම්බානි ගැනීමට ඔහුට මුදල් තොතිබුණි. තම සේවය ලබාදීමට ඔහු කැමති ව්‍යවත් එය ලබාගැනීමට කෙනෙක් තොවීය. ඔහු හැරුණු හැරුණු අත කිසියම් නපුරු බලයක් සැගවී ඇත්තා සේ විය. බුද්ධත්වය ලැබීමේ මාර්ගය අසිරු එකකි. ඒ සඳහා මිනිසේකුට ජීවිතයම පිදිමට හිදුවිය හැක.

අවසානයේදී සඳාපුරුදිත සිය ගුරුවරයා හමුවට ගිය විට ඔහුට අලුත් දුෂ්කරතාවකට මුහුණ දීමට සිදුවිය. ධර්මයේ සටහන් ලියා ගැනීමට කඩාසියක් හෝ ලිවීමට බුරුසුවක් හෝ තීන්ත තොවීය. එවිට ඔහු සිය අතට කිනිස්සකින් ඇත්තෙන තමාගේම ලෙසින් සටහන් ලියුවේය. මේ ආකාරයට ඔහු අගනා සත්‍යය අත්කර ගත්තේය.

9. සුඛන නම් පිරිමි ප්‍රමාදයක් ද බුද්ධත්වය සඳහා ඇති මාර්ගය උනන්දුවෙන් සෙවිවේය. මසුන් මරන්නක වෙතින් හේ මුහුද ගැන උගත්තේය. වෙද්‍යවරයුගුගෙන් ලෙඩුන්ට ඔවුන්ගේ වේදනාවලදී දියාට දක්වන සැටි උගත්තේය. ධනවතකුගෙන් ඉතිරි කරගත්

කාසිය ඔහුගේ වාසනාවේ රහස බවට උගත්තේය. බුද්ධත්වය ලබන මගෙහිදී ලබා ගන්නා ඉතා සූල් දෙයක් පවා විනාශවන්ට නොදිරි බලාගත්තට අවශ්‍ය බව ඔහු තේරුම් ගත්තේය.

නිර්මල හා සාමකාමී සිතක වෙනත් සිත් පිරිසිදු කිරීමට අද්ඛුත බලයක් තිබෙන බව ඔහු හාවනාවේ යෙදෙන හික්ෂුවකගෙන් උගත්තේය. වරක් ඔහුට අසාමාන්‍ය පොරුෂත්වයක් තිබෙන කාන්තාවක් හමුවී ඇගේ ත්‍යාගවන්ත කම ගැන මහත් උනන්දුවට පත්විය. ත්‍යාගය ප්‍රයාව නැමැති එලය බව ඔහු ඇයගෙන් උගත්තේය. වරක් ඔහුට හමුවූ මහඟ සංචාරකයෙක් තමාට එක්තරා ස්ථානයකට පැමිණීමට කඩු සහිත පර්වතයක් තරණය කරන්නටත්, ගිනිගත් මිටියාවතක් මැද්දෙන් යන්නටත් සිදුවූ බව පැවසීය. මේ ආකාරයට තමා ඇසුදුවූ හැම දෙයින්ම සත්‍ය උගැන්මක් ලබා ගත හැකි බව සුදනට සිය අත්දැකීමෙන්ම පසක් විය.

දුෂ්පත් අඩංගාත ගැහැනියකගෙන් ඔහු ඉවසීම උගත්තේය. පාරේ සෙල්ලම් කරන දරුවන් දෙස බැලීමෙන් සරල වූ ප්‍රීතිය පිළිබඳ පාඨමක් උගත්තේය. අන් අයට අවශ්‍ය දැඟ තමා ලබා ගැනීමට කිසිදා නොසිතන ආචාරයීලි මිනිසුන්ගෙන් ලොව සියලුදෙනා සමගම සාමයෙන් සිටීමේ රහස උගත්තේය.

සාම්බානි කුඩා මිශ්‍රවීම දැක ඔහු සමඟිය ගැන උගත්තේය. මල් මාලාවකින් ස්තූති කිරීමේ පාඨම උගත්තේය. එක් දිනක වනාන්තරයක් පසු කොට යනවිට ඔහු විශාල ගසක් මුල විභා හැරියේය. වැළේ දිරාගිය ගසකින් කුඩා පැලයක් වැශේනු දැක ජීවිතයේ අනියත ගැන පාඨමක් උගත්තේය.

දිවා කාලයේ හිරු එලියත්, රාත්‍රී කාලයේදී දිදුලන තරු එලියත් නිරතුරුවම ඔහුගේ ජීවය ප්‍රබෝධමත් කළේය. මෙසේ සුදන ඔහුගේ දීර්ශ වාරිකාවේදී ලැබූ අත්දැකීමවලින් මහත් ලාභයක් ලැබූවේය.

අැත්තෙන්ම බුද්ධත්වය සොයන්නේ සිය සිත් ප්‍රාසාද ලෙස සලකා ඒවා අලංකාර කළ යුතුයි. තම මනසේ දොරටුව බුදුරඳුන් වෙනුවෙන් හැර දුමිය යුතුයි. ගොරව පූර්වකව හා බැගැපත් ලෙස උන්වහන්සේට ඇතුළු කුටියට ආරාධනා කළ යුතුය. විශ්වාසය නැමැති සුවද දුමෙන් ද කංතයූතාව සහ සතුට නැමැති මලින් ද පූජා කළ යුතුය.

II

පිළිපැදිමේ මාර්ග

1. බුද්ධත්වය පතන්ත්වුන් අවබෝධ කොට ගෙන පිළිපැදිය යුතු, අභ්‍යාස කළයුතු මාර්ග තුනක් ඇත. පලමු වැන්න ප්‍රායෝගික හැසිරීම සඳහා අවශ්‍ය විනයයි. දෙවනුව සිතෙහි ඒකාග්‍රතාවයයි. තුන්වැනුව ප්‍රයුවයි.

විනය නම් කුමක් ද? සියලුදෙනාම තමන් සාමාන්‍ය පුද්ගලයකු වුණත්, මාර්ගයක් සොයන්නකු වුණත් හොඳ හැසිරීම පිළිබඳ ශික්ෂණයක් ලැබිය යුතුය. ඔහු සිය සිත කය දෙකම පාලනය කොට පසිඳුරන් නැමැති දොරටු රකවල් කළ යුතුයි. ඉතා සුළු වුව ද පාපයක් කරන්නට බිය විය යුතුයි. මොහොතින් මොහොත හොඳ ක්‍රියාම ප්‍රගුණ කළ යුතුයි.

සිතෙහි ඒකාග්‍රතාව යනුවෙන් අදහස් වන්නේ කුමක් ද? ඉන් අදහස් වන්නේ තණ්ඩාවෙන් සහ පවිච්‍ර ආගා නැගෙනාවිට ඒවා සිතින් පහකොට සිත නිර්මලව හා ගාන්තව තබා ගැනීමයි.

ප්‍රයුව යනු කුමක් ද? එනම් වතුරායී සත්‍යයන් නිවැරදිව අවබෝධ කර ගැනීම හා ඉවසීමෙන් යුතුව පිළිගැනීමයි.

සිව්වැදැරුම් සත්‍යයන් නම් දුකෙහි ස්වභාවය දැනගැනීම, දුකට හේතුව දැනගැනීම, දුකේ අවසානය කෙසේදැයි දැනගැනීම, දුකේ අවසානය කරා මෙහෙයවන ආර්ය මාර්ගය දැනගැනීම වේ.

මෙම පූහුණු කළ යුතු මාර්ග තුන උනන්දුවෙන් පිළිපදින්නන් බුදුන්වහන්සේගේ ග්‍රාවකයන් ලෙස නිවැරදිව හඳුන්වා දිය හැකිය.

මතා හැඩයක් නැති, එළඳෙනෙකගේ වැනි හඩක් හෝ අං හෝ නැති බුරුවෙක් එළඳෙනුන් රංචුවක් මැදට පැන මෙසේ ප්‍රකාශ කරතැයි සිතන්න. “බලන්න, මාත් එළඳෙනෙක” කිසිවෙක් මෙය විශ්වාස කරයි ද? යමෙක් පූහුණුවීමේ මාර්ග තුන පිළිනොපැද තමා ද මාර්ගය සොයන්නකු හෝ බුදුන්වහන්සේගේ ග්‍රාවකයෙකුයැයි උදන් අතත් නම් එය මිට සමාන මෝඩිකමකි.

සරත් සංතුවේ දී අස්වැන්න එකතු කර ගැනීමට පෙර ගොවියා පළමුව කුමුර හැව යුතුයි. බේජුවට වැපිරිය යුතුයි. වතුර හැරවිය යුතුයි. වසන්තයේ දී වල් පැල නෙලිය යුතුයි. එමෙන්ම බුද්ධත්වය පතන්නා පූහුණුවීමේ මාර්ග තුන පිළිපැදිය යුතුයි. ගොවියා අද අංකුර ද, හෙට පැල ද, අනිද්දා අස්වැන්න ද බලාපොරොත්තු නොවිය යුතුය. එසේම බුද්ධත්වය පතන්නාට ද අද ලොකික ආගා දුරුකොට, හෙට පවිටු ආගා හා බැඳීම් ඉවත්කොට අනිද්දාට බුද්ධත්වය ලැබිය නොහැකිය.

බිජුවට වැඩිරු තැන සිට පැල්වී එල හට ගන්නා තුරු හා කාලගුණ විපර්යාසවලදී ගොවියා සිය ඉවසිලිවන්ත සැලකිල්ල පැලවලට ලබා දෙන්නාක් මෙන්ම බුද්ධිව පතන්නා ද ඉවසිලිවන්තව හා උත්සාහයෙන් බුද්ධත්වය තැමැති පසෙහි වග කළ යුත්තේ මෙම පූහුණු වීමේ මාර්ග තුන පිළිපැදිමෙනි.

2. යමෙකුගේ සිත සැප පහසුව හා සුබෝපහෝගී හාවය කෙරෙහි ගිජුව පවතින තාක් කල් හා සිත ඉදුරන්ට වහල්ව තිබෙන තුරු බුද්ධත්වය කරා ඇති මගෙහි යාම අසිරිය. ත්විතයේ සතුව හා සත්‍ය මාර්ගයෙහි ගමන් කිරීම අතර පුළුල් වෙනසක් ඇත.

දැනට පැහැදිලි කර ඇති පරිදි සිත සියලු දේට මුළයි. සිත ලෙංකික දේවලින් සතුවට පත්වන විට මුළාව හා දුක තොටුපැලුක්විය හැකි ලෙස පසුපස එයි. එහෙත් සිත සත්‍ය මාර්ගයේ යෝදුවෙන් ප්‍රීතිය සන්තුෂ්ථීය සහ බුද්ධත්වය නිසැකවම ලැබෙනු ඇත.

එමතිසා බුද්ධත්වය පතන්නේ තම සිත් තිරුමලට තබා ගත යුතුයි. ත්විත මාර්ගය සිත්හි තබාගෙන ඉවසිල්ලෙන් අහ්‍යාස කළ යුතුය. ඔවුන් ගිලය රක්කොන් නිසැකවම විත්ත ඒකාග්‍රතාවය ලබනු ඇත. විත්ත ඒකාග්‍රතාවය ලබන්නේ තම් ප්‍රයාව අත්කර ගත හැකිය. ප්‍රායාව ඔවුන් බුද්ධත්වය කරා ගෙන යනු ඇත.

අැත්තෙන්ම මෙම ත්‍රිවිධ මාරුග ශීලය, සිත එකග කිරීමට පූහුණුවීම, හැමවිටම යූනවන්තව ක්‍රියා කිරීම බුද්ධත්වයට අැති සත්‍ය මාරුග වෙයි.

මේවා නොපිළිපැදිමෙන් මිනිසුන් දිගුකළක් අවිද්‍යාව රස්කොට ඇත. ඔවුන් පාඨග්රන මිනිසුන් සමග වාද කළ යුතු නැත. එහෙත් බුද්ධත්වය ලබනු පිණිස තම පිරිසිදු සිත නැමැති අභ්‍යන්තර ලෝකයෙහි ඉවසිලිවන්තව හාවනා කළ යුතුය.

3. ත්‍රිවිධ ශික්ෂා මාරුගය විග්‍රහ කළ විට මෙසේ දැක්වීය හැකිය. එයින් අරිජිති මග, සතර සතිපටියානය සතර සම්ඟක් ප්‍රධාන, පංච ඉන්දිය බල සහ සය වැදැරුම් පාරමීධරම දැක්වේ.

ආයස් අඡ්ටාංගික මාරුගය නම් නිවැරදි දැකීම, නිවැරදි සංකල්ප, නිවැරදි වදන්, නිවැරදි ක්‍රියා, නිවැරදි දිවි පැවැත්ම, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය සහ නිවැරදි සිත එකගකම යනුයි.

නිවැරදි දැකීමෙන් අදහස් වන්නේ සිවු වැදැරුම් සත්‍යය අවබෝධ කරගෙන හේතුවැල සම්බන්ධය විශ්වාස කරමින් අභාවලින් හා දසුන්වලින් මුළා නොවී සිටීමයි.

නිවැරදි සිතිවිලිවලින් අදහස් වන්නේ ආශාවන් වගාකර නොගෙන මසුරු නොවී ද්වේෂ නොකර හිංසා ක්‍රියා නොකිරීමට ගන්නා අධිෂ්ථානයයි.

නිවැරදි වවනවලින් අදහස් වන්නේ බොරු කිමෙන්, හිස්වවන කිමෙන්, පරුෂ වචන කිමෙන් සහ කේලම් කිමෙන් දුරුවීමයි.

නිවැරදි ක්‍රියා යන්නෙන් අදහස් වන්නේ කිසිදු ජ්විතයක් නොනසා සොරකම් නොකර කාමයෙහි නොවරදවා ජ්වත්වීමයි.

නිවැරදි දිවි පැවැත්ම නම් ලැඡ්ජාව ගෙන දෙන ක්‍රියාවලින් වැළකීමයි.

නිවැරදි උත්සාහය නම් උත්සාහවන්තව නිවැරදි මාරුගයෙහි යැමයි.

නිවැරදි සිහිය යතු නිරමල කළුපනාකාරී සිතක් තබා ගැනීමයි.

නිවැරදි සිත එකගුකම යනුවෙන් අදහස් වන්නේ සිතෙහි නිර්මල හරය අවබෝධ කර ගැනීම සඳහා සිත නිවැරදිව හා ගාන්තව එහි ඒකාගුතාවය තබා ගැනීමයි.

4. සතර සතිපටියානය නම්, පළමුවැන්න, කය හා සම්බන්ධව ඇති සියලු ඇලීම ඉවත් කිරීමට කය අගුහ වශයෙන් සැලකීම, දෙවැන්න, ඉන්දියයන්ගෙන් කවර දුක් හෝ සැප වේදනාවක් ලැබුණ ද ඉන්දියයන් දුකට මුල වශයෙන් සැලකීම, තෙවැන්න, සිත අනිත්‍යභාවයෙහි නිරතුරුව පවතින බව සැලකීම හා සතරවැන්න, ලොවෙහි පවතින සියලු දෙය හේතු ප්‍රත්‍යායන්ගේ ප්‍රතිඵල බවත් සඳාකාලිකව තොවෙනස්ව පවතින කිසිවක් තැකි බවත් සැලකීමයි.

5. සතර සමාක් ප්‍රධාන නම් පළමුව ඕනෑම පාපයක් ආරම්භ වීමට පෙරම වැළැක්වීම, දෙවනුව ඕනෑම පවක් එය ආරම්භ වූ වහාම ඉවත් කිරීම, තුන්වෙනුව හොඳ ක්‍රියා කිරීමට පෙළඳුවීම, සතරවෙනුව පටන් ගත් හොඳ ක්‍රියා වැඩි දියුණු කොට පවත්වාගෙන යැම උත්තන්දු කිරීමයි. මේ ක්‍රියා දාමයන් පවත්වාගෙන යාමට උත්සාහ කළ යුතුයි.

6. පස් ආකාර බලය (පංචබල) මෙසේ හඳුන්වා දිය හැක. පළමුව ඇදහිමයි. විශ්වාස කිරීමයි (සද්ධා) දෙවනුව උත්සාහ කිරීමේ ඕනෑකම (විරිය), තුන්වෙනුව සිහිය (සති), සතරවෙනුව සිත ඒකාගුකර ගැනීමේ හැකියාව (සමාධි) සහ පස්වෙනුව නිර්මල

ප්‍රඟාවක් පවත්වා ගැනීමේ හැකියාවයි (පණ්ඩු). බුද්ධත්වය ලබා ගැනීමට ඉහත කි ගක්තින් අවශ්‍ය වේ.

7. බුද්ධත්වයේ අනෙක් වෙරළට ලංචීමට සම්පූර්ණ කළ යුතු සය වැදැරුම් ක්‍රියා මෙසේය. දානය දීමේ මග, සීලය රකීමේ මග, ඉවසීමේ මග, වියසීයේ මග, සිත එකග කිරීමේ මග, ප්‍රඟාවේ මග යනුවෙති. මේ සය වැදැරුම් මග පිළිපැදිමෙන් යමෙකට නිසැකවම මුළාව නැමැති වෙරළේ සිට බුද්ධත්වය නමැති වෙරළට පැමිණිය හැකිය.

දානය පුහුණුවීමෙන් ආත්මාරාකාමීත්වයෙන් මිදිය හැකිය. සීලය පුහුණු වීමෙන් අනායන්ගේ අයිතිවාසිකම් හා සැපපහසුව ගැන හැඟීමක් ඇතිවේ. ඉවසීම පුහුණුවීමෙන් බියෙන් හා ද්වේෂයෙන් සිත මුදවා ගත හැකිය. වියසී පුහුණුවීමෙන් උත්සාහවන්ත හා විශ්වාසවන්ත සිතක් ඇතිවේ. සමාධිය පුහුණු කිරීම නිරරාක හා ඔබ මොබ යන සිත පාලනයට උපකාර වේ. ප්‍රඟාව පුහුණු කිරීම අදුරු හා ව්‍යාකුල සිත පැහැදිලි හා තීක්ෂණ සිතකට වෙනස් කරයි.

දානය හා සීලය විශාල මාලිගයක් තැනීමට අවශ්‍ය අඩිතාලම දමයි. ඉවසීම හා වියසීය එය බාහිර සතුරන්ගෙන් රක්ගන්නා බිත්ති වෙයි. සමාධිය හා ප්‍රඟාව ජීවිතය හා මරණය නැමැති පහරදීම්වලින් ආරක්ෂා කරන පොද්ගලික ආරක්ෂක ආවරණයකි.

යමෙක් තමාට පහසු නිසා හෝ තොදීමට වචා දීම පහසු නිසා හෝ තැග්ගක් පරිත්‍යාග කරයි. එහෙත් එය දානයක් වුව ද සැබැඳූ දානයක් තොවේ. සැබැඳූ දානය නම් ඉල්ලීමක් කරන්නට පෙරම සානුකම්පික හදවතකින් මතුවන්නකි. සැබැඳූ දානය නම් යම් යම් අවස්ථාවල දෙන්නක් තොට නිරතුරුවම දෙනු ලබන්නකි.

දීමෙන් පසුව කණ්ගාටුව හෝ ආත්ම-ප්‍රගෘහීය තිබේ නම් එම දානය සැබැඳූ දානයක් තොවේ. සැබැඳූ දානය නම් සතුවින් දෙනු ලබන්නකි. තමා දානයක් දෙන බව ද එය ලබන්නා හා දෙන දෙය ද අමතක කොට දෙනු ලබන්නකි.

සැබැඳූ දානය පැහැදිලි දෝජාබර සිතකින් ඉබේම පහළ වේ. එය ප්‍රතිඵලිපකාරයක් බලාපොරොත්තු තොවේ. එකට බුද්ධත්වය ලබා ගැනීම සඳහා දෙනු ලබන්නකි.

එතරම් ධනවත් තොවන අයට වුව ද ප්‍රහුණු කළ හැකි දාන වර්ග හතක් ඇත. පළමුවැන්න නම් ගාරීරික දානයයි. මෙය දිය හැක්කේ ග්‍රුමය දානය කිරීමෙනි. මෙම දානයේ ඉතාම උසස් දානය නම් ජ්විතයම දන්දීමයි. එය පෙන්වන කජාවක් මතු සඳහන් වේ. දෙවැන්න නම් අධ්‍යාත්මික දානයයි. අන්‍යතාව දෝජාබර හදවතක් දානය කිරීම මෙයයි. තුන්වැන්න ඇස් දන්දීමයි. එනම් අන්‍යතා තුළ ගාන්ත හාවය ඇතිවන ලෙස සුහද බැල්මක් හෙලීමයි. සතරවැන්න නම් තොද මූහුණුවරක් පිරිනැමීමයි. එනම් සිනාමුසු

මුහුණක් අන්‍යයන්ට දානය කිරීමයි. පස්වැන්න වාචික දානයයි. එනම් කාරුණික උණුසුම් වදන්වලින් අන්‍යයන්ට සංග්‍රහ කිරීමයි. සයවැන්න නම් ආසන දානයයි. එනම් අන්‍යයන්ට තම ආසන පරිත්‍යාග කිරීමයි. සත්වැන්න නම් සෙවනක් ලබාදීමයි. එනම් යමුකුගේ නිවසක අන් අයට රාත්‍රී නවාතැන් ලබා දීමයි. මේ ගණයේ දානයක් ඕනෑම කෙනෙකුට එදිනෙදා ජ්විතයේදී පුහුණු කළ හැකිය.

8. එක් කලෙක සාත්ව තමින් කුමරෙක් විය. එක් දිනක් ඔහු සිය වැඩිමහල් සහෝදරයන් දෙන්නා සමග ක්‍රිඩා පිණිස කැලයට ගියේය. එහිදී ඔවුහු තම පැටවුන් හත්දෙනෙකු මරා සිය කුසගින්න නිවා ගැනීමට තැත් කරන භාමත් වූ කොට් දෙනක දුටහ.

වැඩිමහල් සහෝදරයන් බයෙන් දුවදී කන්දකට තැගුණ සාත්ව කොට්දෙන අඩුමුවට පැන්නේ කොට් පැටවුන්ගේ ජ්විත බෙරාගැනීමටය.

සාත්ව කුමාරය මේ පරිත්‍යාගී ක්‍රියාව කළේ තිරායාසයෙයනි. එහෙත් ඔහු සිතින් මෙසේ සිතුවේය. “මේ කය වෙනස්වන සූජ තාවකාලික එකකි. මා මේ කයට ආගා කළේ එය විසිකරන අදහසින් තොවේ. එහෙත් දැන් මම එය කොට්දෙනට දන්දෙමි. එමගින් මට බුද්ධත්වය ලැබේවා.” මේ සිතිවිල්ලෙන් සාත්ව කුමාරයා පෙන්වන්නේ බුද්ධත්වය ලබා ගැනීමේ සැබැඳු අදිවනයි.

9. බුද්ධත්වය පතන්නා විසින් ආදරයෙන් රැකිය යුතු සිතේ අසීමිත ස්වභාවයන් සතරක් වෙයි. එනම් කරුණාව, මෙමත්‍ය, මුදිතාව හා උපේක්ෂාවයි. කරුණාව රක ගැනීමෙන් කෙනෙකුට තණ්හාව ඉවත් කළ හැකිය. මෙමත්‍යෙන් කෝපය නැති කළ හැකිය. මුදිතාව නිසා දුක නැති කළ හැකිය. කෙනෙකුට සතුරා හා මිතුරා වෙනස්ව දැකිමේ පුරුද්ද උපේක්ෂාව ඇති කර ගැනීමෙන් නැති කර ගත හැක.

මිනිසුන් සන්තේශයට හා තංප්තියට පත් කරන්නේ බලවත් කරුණාවකි. මිනිසුන් සන්තේශයට හා තංප්තියට පත් නොකරන සියලු දේ ඉවත් කරන්නේ බලවත් මෙමත්‍යයි. ප්‍රීතිමත් සිතකින් සියලුදෙනාම තංප්තියට හා සතුවට පත් කරන්නේ බලවත් මුදිතාවයි. සියලුදෙනාම සන්තේශයට හා තංප්තියට පත්වූ විට බලවත් සාමකාමී බවක් ඇත. එවිට සියලුදෙනා කෙරෙහිම සමානාත්මකාව දැක්විය හැකිය.

යමෙක් ප්‍රවේශමෙන් ඉහත කි අසීමිත මානසික ස්වභාවයන් රැකගත්තොත් තණ්හාව, ද්වේෂය, දුක මෙන්ම ප්‍රෝම කරන සහ වෙරකරන සිත්වලින් ද ගැලවිය හැකිය. නමුත් එය පහසුවෙන් කළ හැක්කක් නොවේ. පවිචු සිතින් ගැලවීම මුර බල්ලකුගෙන් ගැලවීමට වඩා දුෂ්කරය. නිවැරදි සිත කැලයේ මුවකු පරිද්දෙන් පහසුවෙන් ගිලිහි යා හැකිය. එසේම පවිචු සිත ගලක කෙටු අකුරු මෙන් ඉවත් කිරීමට අසීරුය. නිවැරදි සිත දියෙහි ලියු අකුරු මෙන්

පහසුවෙන් තැකි වී යන සුළුය. ඇත්තෙන්ම ජ්විතයේ ඉතාම දුෂ්කර කාය්සීය වනුයේ බුද්ධත්වය සඳහා පූහුණු වීමයි.

10. ඔහුගේ ප්‍රතිච්‍රිත ප්‍රතිච්‍රිත මුදු මොලොක් ගේර සෞඛ්‍යයක් ඇති ගෞරුණ තැමැති තරුණයෙක් සිටියේය. බුද්ධත්වය ලැබේමේ දැඩි උනන්දුවෙන් යුතුවූ හෙතෙම ගාන්තිනායකයාණන්ගේ ග්‍රාවකයෙක් විය. බුද්ධත්වයට යායුතු මග යාමට ඔහු කොතරම් අමාරුවෙන් වෙර දුරුවා ද යත් අන්තිමේදී දෙපාවලින් ලේ ගලන්නට විය.

ඔහු ගැන අනුකම්පා කළ ගාන්තිනායකයාණ් මෙසේ පැවසුහ. “ගෞරුණ මා දරුව, ඔබ කවදා හරි නිවසේදී විනාව වයන හැටි උගත්තා ද? එහි තත් වඩා තද හෝ වඩා ලිහිල් කලොත් එයින් සංගීතය තොතැගයි. නියම ආකාරයට තත් ඇද්දොත් විතරයි ඉන් සංගීතය තැගෙන්නේ. බුද්ධත්වයට පූහුණුවීමත් හරියට විනාවේ තත් සකසනවා වගයි. ඔබේ සිත තැමැති තත් වඩා තද කලොත් හෝ වඩා බුරුල් කලොත් ඔබට බුද්ධත්වය ලද තොහැකිය. ඔබ සැලකිලිමත්ව හා යුත්තවන්ත ලෙස තියා කළ යුතුය.”

ගෞරුණ මෙවදන් මැනවින් ප්‍රයෝගනයට ගෙන ඔහු සෞඛ්‍ය ගිය දෙය ලබා ගත්තේය.

11. ඉතා දක්ෂ ආකාරයෙන් පංචායුධ හරම් කළ හැකි කුමාරයෙක් සිටියේය. පූහුණුවීමවලින් පසුව ආපසු ගැදර එන ඔහුට තුවාල කළ නොහැකි සමක් ඇති යෝඛ සත්ත්වයෙකු හමුවිය.

සත්ත්වයා ඉදිරියට ආවත් කුමාරයා බිය නොවුණි. ඔහු හියක් විද්දත් සතාට තුවාලයක් නොවී එය බිම වැටුණි. ඉන්පසු ඔහු තෝමරය විසිකළත් ඉන් ගොරෝසු හම සිදුරු නොවිය. ඉක්බිති හෙල්ලය හා පොල්ලක් විසිකළත් සතාට හිරිහැරයක් වුණේ නැති. රළුගට කඩුවෙන් කෙටුවත් කඩුව කැඩුණි. ඉන්පසු කුමාරයා අතින් හා පයින් සතාට ගැසුවත් පලක් නොවිය. යෝඛ සතා සිය යෝඛ අත්වලින් කුමාරයා අල්ලා ගත් බැවිති. ඉක්බිති සිය හිස ආයුධයක් ලෙස යෙදෙවුවත් පලක් නොවිය.

යෝඛ සත්ත්වයා මෙසේ පැවසිය. "උමේ විරැද්ධ වීමෙන් පලක් නැ. මම දැන් උම් ගිල දමමි. "එහෙත් කුමරා මෙසේ පිළිතුරු දුන්නේය. "උම සිතනවා ඇති මා මගේ ආයුධ සේරම පාවිච්ච කොට අවසානයයි කියා. නැහැ. ඒත් තව එක් ආයුධයක් ඉතිරිව තිබෙනවා. උම මාව ගිල දැමීමාත් බැඩි දී මම උමව විනාශ කරමි."

කුමාරයාගේ දෙයෙන්වන්තකම නිසා මදක් පැකිලුණු යෝඛ සත්ත්වයා මෙසේ ඇසිය. "කොහොමද උම එසේ කරන්නේ?" කුමාරයා මෙසේ තෙපලීය. "සතායේ බලයෙනි."

ඒවිට සත්වයා කුමාරයා මුදා හැර සත්‍ය පිළිබඳව උපදේශ් පැතුවේය.

මේ උපදේශ කතාවෙන් කියැවෙන ඉගැන්වීම නම් ග්‍රාවකයන්ට සිය උත්සාහයන්හිදී ඔහුම අවස්ථාවකදී තොපසුබට ලෙස තොනවත්වාම වියසී පවත්වාගෙන යා යුතු බවයි.

12. නින්දිත අයුරින් තමාගේ ප්‍රයෝගනය ගැන පමණක් සිතිම සහ නිර්ලප්පාකම මනුෂා වර්ගයා විපතට හෙලයි. එහෙත් අගෞරවය හා ලැංඡාව මිනිසා රකියි. මිනිසුන් සිය මාජියන්ට වැඩිහිටියන්ට සොහොයුරන්ට සොහොයුරියන්ට ගරු කරන්නේ ඔවුන් ලැංඡාව හා නින්දාව ගැන සලකන නිසාය. තමා ගැනම මෙනෙහි කිරීමෙන් පසුව තමා තුළින්ම එන ගෞරවය මදකට වළකාලීම යහපති. අන් අය දෙස බලා ලැංඡාවක් ඇතිකර ගැනීම මැනවී.

යම් මිනිසෙකුට තම පවි ගැන පසුතැවිලි වන සිතක් ඇත්තම් එම පවි තැකිවේ. එවැනි සිතක් තොමැති නම් එම පවි දිගටම පැවතී ඔහු විනාශ කර දමයි.

සැබැඳු ධර්මය නිවැරදි ලෙස අසා එය අවබෝධ කරගෙන තමාට සම්බන්ධ කර ගන්නා තැනැත්තාට පමණක් එයින් ලාභයක් ලැබේය හැකිය.

යමෙක් ධර්මය ඩුදේක් අසනවා පමණක් නම්, එය පිළිපදින්නේ නැත්තම බුද්ධත්වය ලැබීමෙහි අසමත් වේ.

අදහිම, නිරහංකාරකම, නිහතමානීකම, විය්සීය සහ ප්‍රයාච බුද්ධත්වය පතන්නාට ගක්තිය ලබාදෙන මූලයන්ය. මේ අතුරින් ප්‍රයාච ප්‍රධානය. අනිත්වා ප්‍රයාචේ ප්‍රශ්නය පමණි. යමකු සිය පුහුණු කරන කාලයේදී ලොංකික දෙයට ආගා ව්‍යුණොත්, සම්පූලාපයෙහි ඇලුණොත් නිද්දාසීලි ව්‍යුණොත් ඔහු බුද්ධත්වයට ඇති මගින් ඉවත්වනු ඇත.

13. බුද්ධත්වය සඳහා පුහුණුවීමේදී සමහරු අනායන්ට වඩා ඉක්මනින් සාර්ථක වෙති. එමනිසා කිසිවෙකු අනායන් මූලින් බුද්ධත්වයට එළඹිනු බලා අයදෙයා නොවිය යුතුය.

මේනිසෙකු දුණු ගිල්පය පුහුණුවන කළ ඉක්මන් දියුණුවක් බලාපොරොත්තු නොවිය යුතුයි. එහෙත් තමා ඉවසීමෙන් පුහුණුවන්නේ නම් වැඩි වැඩියෙන් නිපුණ වන බව දත් යුතුය.

ගෙත් පටන් ගන්නේ දිය දහරක් මෙනි. තමුත් එය මහ මූහුදට වැටෙන තුරු කුමයෙන් විභාල වෙයි.

මේ උදාහරණ මෙන්ම යමෙක් ඉවසීමෙන් හා නොනවත්වාම ප්‍රහුණු ව්‍යවහාර් ඔහු නිසැකවම බුද්ධත්වය ලබයි.

දැනටම විස්තර කර ඇති පරිදි යමෙක් ඇස් ඇර ගෙන සිටියහාත් ඔහුට හැමතැනම ඉගැන්වීම් පෙනේ. එමනිසා බුද්ධත්වය සඳහා ඔහුට ලැබෙන අවස්ථා අපමණය.

එක්තරා මිනිහෙක් සාම්බානි පිළිස්සිය. සුවද එන්නේ වත් යන්නේ වත් නැති බව ඔහුට පෙනුනි. එය පෙනී යන්නේ වත් නොපෙනී යන්නේ වත් නැත. මේ කුඩා සිදුවීම් ඔහුට බුද්ධත්වය ලබා ගැනීමට මග පෙන්විය.

වරක් එක් මිනිසෙකුගේ කකුලේ කටුවක් ඇතුළේය. ඔහුට තියුණු වේදනාවක් දැනුණේය. එකෙනෙහි වේදනාව සිතෙහි ප්‍රතික්‍රියාවක් පමණක් බව ඔහුට සිතුණේය. මේ සිදුවීම නිසා ඔහුට වඩා ගැඹුරු සිතිවිල්ලක් පහළ විය. එනම් කෙනෙකුට තම සිත පාලනය කළ නොහැකි නම් එය අතින් ගිලිහි යයි. එය පාලනය කළ හැකි ව්‍යුණාත් සිත නිර්මල වෙයි. මෙම සිතිවිලිවලින් වික වේලාවකට පසු බුද්ධත්වය ඔහු වෙත පැමිණයේය.

මහත් ධන තංශ්ණාවෙන් යුත්ත තවත් මිනිසේක් සිටියේය. එක් දිනක් ඔහු තම ගිණු සිතුවිලි ගැන සිතමින් සිටින විට ඒවා ප්‍රඟාවට ද්වා දුමිය හැකි ලි පතුරු පමණක් බව වටහා ගත්තේය. එය ඔහුගේ බුද්ධත්වය ලැබීමෙහි ආරම්භය විය.

“මබේ මනස සමව තබාගත්ත. එවිට මූල ලොවම සමව තිබෙනු ඇත” යන පරණ කියමතක් ඇත. මේ වචන සලකා බලන්න. ලොවෙහි ඇති සියලුම වෙනස්කම්වලට හේතුවේ ඇත්තේ මනසින් වෙනස් ලෙස හඳුනා ගැනීම් නිසා ය යන්න තේරුම් ගත්ත. බුද්ධත්වයට මාර්ගයක් එම වචනවලම ගැබී වී ඇත. ඇත්තේන්ම බුද්ධත්වයට ඇති මාර්ග අපමණය.

III

ශ්‍රද්ධාවේ මග

1. බුද්ධ, ධම්ම, සංස යන තේරුවන් සරණ පතන්තේ බුදුන්වහන්සේගේ ග්‍රාවකයන් ලෙස හඳුන්වති. බුදුන්වහන්සේගේ ග්‍රාවකයෝ සිවි වැදැරුම් විත්ත-පාලනයක් පිළිපදිති. ශිලය, ඉද්ධාව, වාගය සහ ප්‍රඟාවයි.

ඛුදුන්වහන්සේගේ ග්‍රාවකයෝ පත්සිල් පූරුණ කරති. එනම් සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමයෙහි වරදවා නොහැකිරීම, බොරු නොකිම මත්පැන් නොකීම යනුවෙනි.

ඛුදුන්වහන්සේගේ ග්‍රාවකයන් තුළ ඛුදුන්වහන්සේගේ සර්ව සම්පූර්ණ ප්‍රයාව ගැන විශ්වාසයක් ඇත. තණ්හාව හා ආත්මාරාජකාමිත්වය පිටුදුකින ඔවුනු දානය පූහුණු කරති. හේතුවේ නියමය අවබෝධ කර ගන්නා ඔවුනු ජ්වීතයේ වෙනස්වන සුළු හාවය සිත්හි තබාගෙන ප්‍රයාව ලැබීමට උත්සාහ දරති.

නැගෙනහිර දිසාවට ඇලවුණ ගසක් එම දිසාවටම පෙරලියන්නාක් මෙන් ඛුදුන්වහන්සේගේ ධර්මය අසා එය අදහන්නේ ඛුදුන්වහන්සේගේ ගුද්ධ භුමියේ උපත ලබති.

2. බුද්ධ, ධම්ම, සංස යන තෙරුවන් අදහන්නේ ඛුදුන්වහන්සේගේ ග්‍රාවකයන් බව නිවැරදිව කියා ඇත. පරිපූර්ණ බුද්ධත්වය ලබාගෙන එයින්, මත්‍යාචාර මුදවා ගැනීමට සහ ඔවුන්ට ගාත්තිය උදාකර දුන්නේත් ඛුදුන්වහන්සේය. ධර්මය යනු සත්‍යයයි. බුද්ධත්වයේ සාරය හා එය පහදා දෙනු ලබන දේශනායි. ඛුදුන්වහන්සේ හා දහම් අදහන්නන්ගේ පරිපූර්ණ සමාජය සංසියාය.

අපි බුදුබව, ධර්මය සහ සංසි සමාජය ඒවා එකිනෙකට වෙනස් ලෙස සිතා කතා කරමු. නමුත් ඒවා ඇත්තෙන්ම එකක්ම වේ. බුද්ධන්වහන්සේගේ ධර්මයේ බුද්ධන්වහන්සේ විද්‍යාමන වෙති. ධර්මය සංසියා විසින් අවබෝධ කරනු ලැබේ. එබැවින් බුද්ධන්වහන්සේ අදහන්නා ධර්මය විශ්වාස කරමින් සංසියා ආදරයෙන් රක බලා ගැනීම යනු බුද්ධන්වහන්සේ පිළිබඳ විශ්වාසය තිබේමයි. එසේම බුද්ධන්වහන්සේ ඇදහිම යනු ධර්මය අදහමින් සංසියා රක බලා ගැනීමයි.

මේ නිසා බුද්ධන්වහන්සේ ඇදහිමෙන්ම මිනිස්සු වීමුක්තියට සහ බුද්ධත්වයට පත්වෙති. සම්පූර්ණ ලෙස බුද්ධත්වයට පත් වූයේ බුද්ධන්වහන්සේ වන අතර උන්වහන්සේ සැම දෙනාටම ආදරය කරන්නේ තම එකම දරුවාට පරිද්දෙනි. එබැවින් බුද්ධන්වහන්සේ සිය මාපියන් ලෙස සලකන්නා, තමා බුද්ධන්වහන්සේ වශයෙන් තේරුම් ගෙන බුද්ධත්වයට පත්වෙයි.

මෙසේ බුද්ධන්වහන්සේට සලකන්නේ උන් වහන්සේගේ ප්‍රයාවෙන් අනුබල ලබන අතර දයාත්‍යාක්‍රමිපාවට ද හසුවෙති.

3. බුද්ධන්වහන්සේ ඇදහිම තරම් යහපතක් ගෙන දෙන ඇන් කිසිවක් මේ ලොව තැත. බුද්ධන්වහන්සේගේ නම ඇසු පමණින්, බුද්ධන්වහන්සේ ඇදහිමෙන් ඇතිවන මොහොතක සතුට අප්‍රමාණ යහපත් විපාක ගෙන දෙයි.

ඒමතිසා විශාල ගින්තකින් මේ ලොව පිරි තිබියදී පවා කෙනෙකු බුදුන්වහන්සේගේ ධර්මය සෙවීමෙන් සතුටට පත්විය යුතුය.

ධර්මය පැහැදිලි කළ හැකි ගුරුවරයෙකු සොයා ගැනීම අසීරු විය හැකිය. බුදුවරයෙකු හමුවීම රීට වඩා දුෂ්කර විය හැකිය. නමුත් ඉතාමත්ම අසීරු දෙය තම උන්වහන්සේගේ ධර්මය ඇදහිමයි.

එසේ වුව ද දැන් ඔබට මූණ ගැසීමට අමාරු බුදුන්වහන්සේ හමුවී ඇත. ඇසීමට අසීරු ධර්මය පැහැදිලි කොට දී ඇත. දැන් ඉතින් ඔබ සතුට වී බුදුන්වහන්සේ කෙරෙහි ග්‍රද්ධාව ඇති කරගත යුතුයි.

4. මිනිස් ජ්විතය තැමැති දිග ගමනෙහි දී ග්‍රද්ධාව ඉතා හොඳම යහළවායි. එය ගමනේ හොඳම ප්‍රබෝධකයයි. හොඳම වස්තුවයි.

ග්‍රද්ධාව ධර්මය ලබන අතයි. එය සියලු ගුණධර්මයන් අත්කර ගන්නා නිර්මල අතයි. ග්‍රද්ධාව සියලු ලෙඛික ආගා අඟ කර දමන ගින්තයි. එය බර සැහැල්ල කර දෙයි. යායුතු මග පෙන්වන මාර්ගෝපදේශකයායි.

ශ්‍රද්ධාව තණ්හාව, බිය, හා උච්චකම දුරැකරයි. එය ආවාරියිලිබව සහ අන්‍යයන්ට ගරුකරන්ට උගෙන්වයි. සිදුවීම් නිසා ඇතිවන බැඳීම්වලින් අප තිදහස් කරයි. එය අපට දුෂ්කරතාවලට මූහුණදෙන්නට ගෙයසීය ලබාදෙයි. එය පෙළඹුවීම් මැඩ පවත්වා ගැනීමට බලය ලබාදෙයි. එය අපට අපගේ ක්‍රියා ඉතා උසස් හා නිර්මල අයුරින් කරන්නට හැකියාව ඇති කරයි. එසේම එය සිත තුවණින් පොහොසත් කරයි.

ශ්‍රද්ධාව යමෙකුගේ මග දීර්ශ හා විභාවෙන් යුතුවූ විට ගෙයසී ලබාදී බුද්ධත්වය කරා යොමු කරවයි.

ශ්‍රද්ධාව අප බුදුන්වහන්සේ හමුවෙනි සිටින බවට හැඟීමක් ඇති කරයි. එය බුදුන්වහන්සේගෙන් ලැබෙන පිටුවහල වෙත අප ගෙන යයි. අදාළ අපේ දැඩි ආත්මාරුපකාමී සිත් මූද මොලොක් බවට පත්කෙට මිතුයිලි ජ්වයක් හා කරුණාව හඳුනන සිතක් ලබාදෙයි.

5. අදාළ ඇති අය ඔවුන් අසන මොනයම් දෙයක වුව ද බුදුන්වහන්සේගේ ධර්මය හඳුනාගැනීමට අවශ්‍ය ප්‍රයාව ලබාගනිති. අදාළ ඇති අය සියලුමදය හේතුවෙන් නියාමය නිසා ඇතිවන දේ පමණක් බව දැක ගැනීමට අවශ්‍ය යානය ලබති. එසේම එය ඔවුන්ට ඉවසිලිවන්තව පිළිගැනීමේ නිහතමානී බව ලබාදෙයි. එමෙන්ම එය සාමකාමීව අනුගත වීමට අවශ්‍ය හැකියාව ලබාදෙයි.

ගුද්ධාව ජීවිතයේ අනිත්‍යය අවබෝධ කර ගැනීමට අවශ්‍ය යානය ලබාදෙයි. ඔවුහු ඒ වෙනස්වීම නිසා කණ්ගාටුවට හෝ විස්මයට පත් නොවෙති. මක්නිසා ද යත් ස්වභාවයන් හා ඒ ඒ ආකාරයන් වෙනසක් ඇතිවුණත් ජීවිතයේ සත්‍යය සැමදා නොවෙනස්ව පවතින බව දන්නා බැවිති.

ගුද්ධාවෙහි වැදගත් අංග තුනක් ඇත. එනම් පසුතැවීල්ල, අන්‍යයන්ගේ ගුණවත්කම ගැන සතුටට පත්වීම හා අවංකව ගරු කිරීම, බුදුන්වහන්සේ පෙනී සිටින බවට ඇති කඩවේදී පිළිගැනීමයි.

ගුද්ධාවේ මෙම අංග මිනිසුන් විසින් වචාගත යුතුයි. තමන්ගේ අසාර්ථක හාවයන් සහ නරක ගැන ඔවුන්ට හැඟීමක් තිබිය යුතුයි. ඔවුන් ඒවා ගැන ලේඛා වී පාපෝච්චාරණය කළ යුතුයි. අන්‍යයන්ගේ හොඳ ක්‍රියා හා හොඳ ගතිගුණ ගැන ප්‍රශ්නසා කළ යුතු අතර ඒවා උත්සාහයෙන් පූරුෂ කළ යුතුය. බුදුන්වහන්සේ සමග විසිමට හා බුදුන්වහන්සේ සමග ක්‍රියා කිරීමට ඔවුන් පූරුද්දක් ලෙස කැමති විය යුතුය.

ගුද්ධාවන් සිතක් යනු අව්‍යාප්‍ර සිතකි. එය ගැහුරු සිතකි. එය බුදුන්වහන්සේගේ නිර්මල දේශයට උත්වහන්සේගේ බලයෙන් යැමට අවංකව සතුටුවන සිතකි.

ඒමතිසා මිනිසුන් නිර්මල දේශයට රැගෙන යන ග්‍රද්ධාවට බුදුන්වහන්සේ බලයක් දෙති. එම බලය ඔවුන් පිරිසිදු කරයි. එම බලය ඔවුන් ආත්ම මුළාවෙන් ආරක්ෂා කරයි. එක් මොහොතකට පමණක් වුව ද ග්‍රද්ධාව ඇති කර ගත්තොත්, මූල ලෝකයේම බුදුන්වහන්සේගේ නම වර්ණනා කරනු ඇසන විට, ඔවුනු නිර්මල දේශයට යොමු කරවනු ලබති.

6. ග්‍රද්ධාව යනු ලෞකික මනසට එක් කළ යමක් නොවේ. එය මනසෙහි පවතින බුදුන්වහන්සේගේ ස්වභාවයෙහි ප්‍රකාශයකි. බුදුන්වහන්සේ අවබෝධ කරගන්නා ප්‍රද්ගලයා තමාම බුදුවරයෙක් වෙයි. බුදුන්වහන්සේ කෙරෙහි ග්‍රද්ධාව ඇති ප්‍රද්ගලයා තමාම බුදුවරයෙක් වෙයි.

එහෙත් කෙනෙකු තුළ පවතින බුදුන්වහන්සේගේ ස්වභාවය එලිකිරීම හා යළි අත්කර ගැනීම පහසු දෙයක් නොවේ. නිරන්තරයෙන් ඉහළ පහළ යන තණ්හා, ද්වේෂ හා ලෞකික ආගාවන් පවතිදී නිර්මල සිතක් තබාගැනීම පහසු කටයුත්තක් නොවේ. එහෙත් ග්‍රද්ධාව එය කරන්ට හැකියාව ලබාදෙයි.

කැලයේ විෂ සහිත එරඩු ගස් අතරෙහි එරඩු පමණක් වැවෙයි. තමුත් සුවදැනි හඳුන් නොවැවේ. එරඩු කැලයක හඳුන් ගසක් වැටුණෙන්ත් එය ප්‍රාතිභාය්‍යීයකි. එමෙන්ම මිනිසුන්ගේ හදවත්

තුළ බුද්ධන්වහන්සේ කෙරෙහි ගුද්ධාවක් වැඩුණෙන්ත් එය ප්‍රාතිභායීයකි.

එබැවින් බුද්ධන්වහන්සේ ඇදිහිමේදී ඇතිවන ගුද්ධාව “මුල්‍රහිත” ගුද්ධාවක් ලෙස හදුන්වනු ලැබේ. එනම් මිනිස් සිතක වැවෙන්ට එහි මුල් නැත. එහෙත් කරුණාවන්ත වූ ද සිතෙහි වැවෙන්ට එහි මුල් ඇත.

7. මේ ආකාරයට ගුද්ධාව එලසහිත හා ප්‍රාණීය වෙයි. එහෙත් ගුද්ධාව අලස සිතක අවදි කිරීම අපහසුය. විශේෂ වශයෙන් කිවිවොත් මිනිස් සිතක සෙවනැලි අතර ගිනි පුපුරු මෙන් දිලිසි ගුද්ධාව හීන කරන පස් වැදැරුම් සැකයක් ඇත.

පළමුවැන්න බුද්ධන්වහන්සේගේ දොනය ගැන ඇති සැකයයි. දෙවැන්න බුද්ධන්වහන්සේගේ ධර්මය ගැන ඇති සැකයයි. තුන්වැන්න බුද්ධන්වහන්සේගේ ධර්මය විස්තර කරන්නා පිළිබඳ සැකයයි. සතරවැන්න උතුම් මග සඳහා පිළිපැදිය යුතු පිළිවෙන් පිළිබඳ සැකයයි. පස්වැන්න තම අභංකාර නොඹවසිලිවන්ත සිත නිසා බුද්ධන්වහන්සේගේ ධර්මය තේරුම්ගෙන පිළිපදින්නන්ගේ අවංක හාවය ගැන ඇතිවන සැකයයි.

අැත්තෙන්ම සැකය තරම් හයාතක අන් දෙයක් තැත. සැකය මිනිසුන් වෙන් කරයි. එය ප්‍රසන්න සබඳතා සහ මිතුකම් කඩා බිඳුමන විෂයකි. එය ඇති වේදනා දෙවන කටුවකි. එය මිති මරණ කඩුවකි.

ග්‍රද්ධාවේ මූලයන් බොහෝ කලකට පෙරාතුව බුදුන්වහන්සේගේ කරුණාව විසින් හිඳුවනු ලැබේය. යමකුට ග්‍රද්ධාව ඇතිවන කල්හි ඔහු මේ කාරණය අවබෝධ කරගත යුතුය. එමෙන්ම උන්වහන්සේගේ සත්පුරුෂකම ගැන කෘතයේ විය යුතුය.

ග්‍රද්ධාව අවදිකලේ තමාගේම කරුණාව නොවන බව කිසිවෙක් අමතක නොකළ යුතුය. එය අවදි කලේ බොහෝ කලකට පෙර බුදුන්වහන්සේගේ කරුණාවේ ග්‍රද්ධාව තැමැති ආලෝකය මිතිස් සිත තුළම විහිඳුවා හැරීමෙනි. ඔවුන්ගේ මෝහය තැමැති අන්ධකාරය එයින් දුරු කළේය. වර්තමාන ග්‍රද්ධාවේ සතුට යමෙක් ලබයි ද ඔහු ඔහුගේ උරුමය ලබා ඇත.

සාමාන්‍ය ජීවිතයක් ගතකරදීදී පවා කෙනෙකුට නිර්මල භූමියෙහි උපත ලැබ, බුදුන්වහන්සේගේ කාලාන්තරයක් පවතින කරුණාව තුළින් ග්‍රද්ධාව අවදිකර ගතහොත් සාමාන්‍ය ජීවිතයක් ගතකරමින් වුව ද කෙනෙකුට ගුද්ධ භූමියෙහි උපත ලැබේය හැක.

අැත්තෙන්ම මේ ලොව ඉපදීම දුෂ්කරය. බුද්ධන්වහන්සේගේ ධර්මය ඇසීම අසීරුය. ගුද්ධාව අවධිකර ගැනීම රට වඩා අසීරුය. එමතිසා සියලුදෙනාම බුද්ධන්වහන්සේගේ ධර්මය ඇසීමට සැම උත්සාහයක්ම දුරිය යුතුය.

IV

උතුම් වදන්

1. ඔහු මට බැන්ණේය. මට සිනාසුණේය. මට ගැසුවේය. මේ අයුරින් ඔහු සිතයි. එම සිතුවිලි පවතින තුරු ඔහුගේ කොළඳය පවතියි.

අමනාපසහගත සිතුවිලි සිතෙහි තිබෙනතුරු කොළඳය අතුරුදහන් නොවේ. අමනාප සිතිවිලි අමතක වූ වහාම කොළඳය අතුරුදහන් වේ.

වහලක් මනාව සාදා තැත්තම් පිළිසකර කළේ තැත්තම් ගෙය තුළට වතුර කාන්දු වේ. මනාව ප්‍රහුණු නොකළ, පාලනය නොකළ සිත තුළට ද එසේම තණ්හාව ඇතුළු වේ.

කම්මැලිකම මරණයට ඇති කෙටි පාරකි. අප්‍රමාදී බව හේවිතයේ මාරුයයි. මෝඩ මිනිස්සු අලස වෙති. නුවණුත්තේ අප්‍රමාද වෙති.

ර්තල සාදන්නා තම ර්තල ඇද තැනිව සාදන්නට වැයම් කරයි. එසේම නුවණුත්තා සිය සිත ඇද තැනිව තබා ගන්නට වැයම් කරයි.

අවුල් වූ සිත නිතරම ක්‍රියාත්මක වෙයි. එහා මෙහා පතියි. පාලනය කරන්නට අමාරුය. නමුත් නිශ්චල සිත සාමකාලීය. එබැවින් සිත පාලනයට හසුකොට තබා ගැනීම යානවත්තය.

මිනිසා පවත යොමු කරන්නේ ඔහුගේම සිතයි. ඔහුගේ සතුරෙකු හෝ විරැද්ධකාරයෙකු නොවේ.

තමා සිත තණ්ඩාවෙන් කොඳයෙන් හා මූලාවෙන් රැකගන්නා තැනැත්තා සඳාකාලික සැබැඳු සාමය සතුවින් විදග්‍නී.

2. තමන් කරන්නේ තැනිව තෙපළන ප්‍රසන්න වචන සුවදින් තොර මල් වාගේය.

මලක සුවද සුළුගට ප්‍රතිචිරැද්ධ දෙසට හමන්නේ නැත. එහෙත් හොඳ මිනිසාගේ හොඳ නම සුළුගට ද ප්‍රතිචිරැද්ධව ලෝකය තුළට ගමන් කරයි.

නින්ද නැති මිනිසාට රාත්‍රිය දිගයි. එසේම විභාපත් මගියාට ගමන දිගයි. එසේම නිවැරදි දහම නොදන්නාට සසර දිගයි. සංචාරයක යෙදෙන විට තමාට සමාන හිතක් හෝ ඊට වඩා හොඳ හිතක් ඇතියකු සමග යා යුතුය. නමුත් මෝඩයකු සමග යනවාට වඩා තනිව යැම මැනවී.

සංචාරයක යෙදෙන විට සමාන කෙනෙකු නොමැති නම් තනිව ගමන් ගැනීම යෙහෙකි.

වංක හා පවිච්‍ර මිතුරා වන මාගයෙකුට වඩා බිය විය යුත්තේතකි. වන මාගයා ඔබේ ඇග තුවාල කරනු ඇත. නමුත් පවිච්‍ර මිතුරා ඔබේ සිත තුවාල කරනු ඇත.

මිනිසෙකුට තමාගේ සිත පාලනය කරගත නොහැකි වනතුරු “මේ මාගේ පුතා-මේ මාගේ වස්තුව” යනාදී සිතුවිලිවලින් සතුටක් ලබන්නේ කෙසේ ද? අණුවන මිනිසා මෙවැනි සිතුවිලිවලින් සතුටට පත්වෙයි.

තමා මෝඩයකු බව දැනගෙන සිටීම මෝඩයකු වී තමා ඇශානවත්තයැයි සිතා සිටීමට වඩා හොඳයි.

හැත්දට එහි ඇති ආහාරවල රස නොදුනේ. එමෙන්ම අනුවණ තැනැත්තා මුතිවරයෙකු ඇසුරු කළත් ඔහුගේ තුවණ අවබෝධ කර නොගනී.

අලුත් කිරී මිදෙන්නට ප්‍රමාද වේ. එසේම පවිච්‍ර ක්‍රියාවලට ඉක්මනින්ම විපාක ලැබෙන්නේ තැත. පවිච්‍ර ක්‍රියා අල යට සැගවී ඇති ගිනි පුපුරක් මෙන් පැවතී අවසානයේ දී විශාල ගින්නක් ඇති කරයි.

මිනිසෙකු වරප්‍රසාද, උසස්වීම්, ලාභ, බුහුමන්වලට ආගාකරන්නට තරම් මෝඩ වෙයි. එහෙත් ජ්‍යෙෂ්ඨීන් කිසිකලෙක ඔහුට සතුටක් නොලැබයි. ඒ වෙනුවට වේදනාව ගෙන එතු ඇත.

වැරදි හා දුර්වලතා පෙන්වා දී පවිකම්වලට තරවු කරන හොඳ මිතුරාට සැගවුණ තිබානයක රහස හෙළි කරන්නකුට මෙන් ගරු කළ යුතුය.

3. තමාට හොඳ උපදෙස් ලැබෙන විට සතුටට පත්වන මිනිසා සුවසේ නිදයි. මක්නිසා ද ඔහුගේ සිත ඒවායින් පිරිසිදු වන බැවිනි.

වඩුවෙක් පරාල කෙළින් සැදීමට තැත් කරයි. දුනුවායා දුනු සම්බරව සැදීමට තැත් කරයි. වතුර යවන්නා ජ්ලය මනාව ගලායන ලෙස භාරයි. එසේම නුවණුතී මිනිසා තම සිත මනාව භා සත්‍ය ලෙස ක්‍රියාකරවනු වස් පාලනය කරන්ට තැත් කරයි.

මහ කන්දක් සුළුගින් නොසෙල්වේ. එසේම නුවණුතී මිනිසකගේ සිත නින්දාවෙන් හෝ ප්‍රසංගාවෙන් නොසෙල්වේ.

තමාම ජය ගැනීම යුද්ධයක දී දහසක් දෙනා ජය ගැනීමට වඩා හොඳයි.

එක ද්වසක් ජීවත්වී යහපත් ධර්මයක් ඇසීම එවැන්නක් නොදුන සියයක් අවුරුදු ජීවත් වෙනවාට වඩා හොඳයි.

තමාට ගරු කරන්නන් නිරතුරු අවධානයෙන් සිටීම අවශ්‍යයයි. තැත්තම් පවිත්‍ර ආගාවලට යටත්වීමට සිදුවිය භැකිය. අඩුම වශයෙන් ජීවිතයේ එක් වරක්වත් තරුණ වියේ දී, මැදිවියේදී හෝ මහළිවියේදී ගුද්ධාව අවදි කරගත යුතුයි.

ලෝකය සැම විටම ගිනි ගනී. තණ්හා, ද්වෙෂ, මෝභ ගින්නෙන් ගිනි ගනී. හැකි තරම ඉක්මනින් ඒ අනතුරුවලින් පලා යා යුතුයි.

ලෝකය දිය බ්‍රහ්මක් වැන්න. එය මකුලදුලක් වැන්න. කිලි ජේගුවක් තුළ ඇති අපිරිසිදු දෙයක් වැන්න. එබැවින් නිරතුරුවම සිත් නිර්මල බව රැකගත යුතුයි.

4. පව් නොකිරීම, යහපත කිරීම, සිත නිර්මලව තබා ගැනීම, බුදුන්වහන්සේගේ ධර්මයෙහි සාරයයි.

ඉවසීම ඉතාම අසිරු විනයයි. නමුත් අවසාන ජය ලැබෙන්නේ ඉවසන්නාටමය.

නොරිස්සුම ගතිය දැනෙන විට එය දුරු කළ යුතුයි. කණ්ගාටුවෙන් පසුවන විට කණ්ගාටුව පහකළ යුතුයි. තණ්හාවෙහි ගැලී සිටින විට තණ්හාව ඉවත් කළ යුතුයි. නිර්මල පරාර්ථකාමී ජීවිතයක් ගත කරන්ව නම් සමඟින් භාවය තුළ කිසිවක් තමාගේ යයි නොගිණිය යුතුය.

නිරෝගීවීම මහා ලාභයකි. ලද දෙයින් සතුටට පත්වීම ඉතා විශාල ධනයක් ලැබීමට වඩා මතාය. විශ්වාසවන්තකම මිතුකමේ සත්‍ය වූ ලකුණයි. බුද්ධත්වය ලබා ගැනීම උසස්ම සතුවයි.

යමෙකු තුළ පාපයට අකමැත්තක් තිබේ නම්, යමෙකු වෙත ගාන්තහාවය තිබේ නම්, යමෙකු හොඳ ධර්මයන්ට සවන් දීමෙන් සතුවක් ලබයි නම් මෙවැනි හැඟීම ඇති යමෙකු ඒවා අගය කරයි නම් එවිට ඔහු බියෙන් මිදේ.

එබ කැමති දේවල බැඳෙන්නට එපා. අකමැති දේ ගැන තද අකමැත්තක් ඇති කර ගන්නට එපා. කණාගාටුව, බිය හා බැඳීම කෙනෙකුගේ කැමැති අකැමැති බව නිසා ඇතිවේ.

5. මළකඩ යකචියෙන්ම හටගෙන එය විනාශ කර දමයි. එසේම පාපය මිනිසාගේ සිතෙහි හටගෙන මිනිසා විනාශකර දමයි.

අවංකව නොකියවන ලද ඉද්ධ ලියවිල්ල ඉක්මනින් දුහුවිල්ලෙන් වැශයි. අලුත්වැඩියා කළ යුතු ගෙයක් එසේ නොකළවිට ගරා වැටෙයි. එමෙන්ම අලස මිනිසා ඉක්මනින්ම කෙලෙසීමට පත්වේ.

අපිරසිදු ක්‍රියා මිනිසා දූෂණය කරයි. ලෝහකම දානය දූෂිත කරයි. එමෙන්ම පවිචු ක්‍රියා මේ ජීවිතය පමණක් තොට ර්ලගට එන ජීවිතය ද දූෂණය කරයි.

නමුත් දූෂිත බලේ ඉතාම හයානක දෙය නම් අවිද්‍යාවයි. අවිද්‍යාව දුරු කරන තුරු මිනිසාට සිය සිත හෝ කය නිර්මල කර ගැනීම බලාපොරොත්තු විය තොහැක.

නිර්ලජ්ජා බවට වැටෙන්නට, කපුටකු මෙන් ගරුසරු නැති හා බිය සැක නැතිවන්නට, කනගාලුවක් නැතිව අනුන්ට හිංසා කරන්නට පහසුයි.

නිහතමානී වන්නට, ගරු කරන්නට හා සැලකිලි දක්වන්නට, සියලු බැඳීම්වලින් මිදෙන්නට, ක්‍රියාවෙන් හා සිතුවිල්ලේන් පිරිසිදු වන්නට, නුවණුති වන්නට ඇත්තෙන්ම ඉතා අමාරුය.

තමන්ගේ වැරදි පිළිගන්නට අසිරු වුණත් අනුන්ගේ වැරදි පෙන්වා දෙන්නට නම් පහසුය. කල්පනාවෙන් තොරව අනුන්ගේ වැරදි පතුරුවා හරිමින් තමාගේ පවි සගවන තැනැත්තා තම වැඩිපුර දාදුකැටය සගවන සූදුකාරයෙක් වැනිය.

අහස කුරුල්ලකුගේ, දුමක හෝ සුලගක සලකුණක් තබා නොගනී. පවිත්‍ර ඉගැන්වීම් බුද්ධත්වය ලබා නොදෙයි. මෙලොව කිසිවක් ස්ථීර තැත. බුද්ධත්වයට පත් සිත කිසිවකින් නොසැලේ.

6. වංශාධිපතියෙකු තම මාලිගයේ දොරටු මුරකර වන්නාක්මෙන් සිත බාහිර සහ අභ්‍යන්තර උච්චරුවලින් රක ගත යුතුයි. එය මොහොත්කටවත් නොසලකා හැරිය යුතු නොවේ.

තමාගේ ස්වාමියා තමාමය. රකවරණ ලද යුතු ක්ෂේම භූමිය තමාමය. එබැවින් අන් සියල්ලටම මත්තෙන් තමා පාලනය කර ගත යුතුය.

ලෙංකික බැඳීම් හා විලංගුවලින් මිදි නිදහස ලැබේමේ මුල් සියවරවල් වන්නේ තමාගේ සිත පාලනය කර ගැනීම. සම්පූලාප නවතා කළේපනාකාරී වීමයි.

සුයෝ දිවා කල ආලෝකමත් කරයි. සඳ රාත්‍රිය අලංකාර කරයි. විනය රණවිරුවකුගේ උදාර හාවය දියුණු කරයි. එසේම හාවනාව බුද්ධත්වය සෞයන්තා ප්‍රකට කරයි.

අදාශ, කණ්, තාසය, දිව හා ගේරය යන පසිඳුරන් රකවල් කළ නොහැකි තැනැත්තා තම වටපිටාවෙන් කැළඹීමට පත්වෙයි. එවැන්නකු බුද්ධත්වය සඳහා පූහුණුවීමට සුදුසු තැත. පසිඳුරන් තැමැති දොරටු මතාලෙස රකවල් කර සිත පාලනයේ තබාගත් තැනැත්තාහට සාර්ථක ලෙස බුද්ධත්වය සඳහා පූහුණු විය හැකිය.

7. ස්වකීය රුචි අරුවිකම්වලට වහල්වන තැනැත්තා සිදුවීම්වල අර්ථය නිවැරදිව වටහා ගත නොහැකිව ඒවාට යටත්වෙයි. සම්බන්ධතාවලින් නිදහස් වන තැනැත්තා සිදුවීම නිවැරදි ලෙස වටහාගන්නා අතර ඔහුට හැම දෙයම තැබුම් හා අර්ථවත් වෙයි.

සන්තේෂය පසුපස කණ්ගාටුව එයි. කණ්ගාටුව පසුපස සන්තේෂය එයි. සන්තේෂයේ හා කණ්ගාටුවේ සහ භාඳ හෝ තරක ක්‍රියාවල වෙනස නොදුන්නා යමෙක් නිදහස යනු කුමක්දායි දැනගනී.

අනාගතය ගැන සිතා කරදරවීම හෝ අතීතය ගැන සිතා දුක්වීම හරියට බටලී කපා දමා වියලෙන්ට හැරියා වාගේය.

ගේරයේ සහ මනසේ නිරෝගීකමේ රහස මෙයයි. අතීතය ගැන නො වැළඳීම අනාගතය ගැන කරදර නොවීම හෝ කරදර

බලාපොරොත්තු නොවීම එහෙත් වර්තමානය ඇළවන්තව හා උදෙස්ගීමත්ව ගතකිරීම වේ.

අතිතයේ ජ්‍යෙවත් නොවන්න. අනාගතය ගැන සිහින නොදින්න. සිත වර්තමාන මොහොත කෙරෙහි යොමු කරන්න.

වර්තමානයේ තමාට පැවරෙන යුතුකම් සාර්ථකව නොදින් ඉටු කිරීම වනී. ඒවා මගහැරීමට හෝ හෙටට කල් දැමීමට වැයම් නොකරන්න. වර්තමානයේ ක්‍රියා කිරීමෙන් කෙනෙකුට නොදා ද්‍රව්‍යක් ගත කළ හැකිය.

ඛුද්ධිය නොදුම මගපෙන්වන්නායි. ගුද්ධාව නොදුම සගයායි. තුළත් බවේ සහ වේදනාවේ අදුරින් ගැලවී ඛුද්ධත්වයේ ආලෝකය ලබන්ට වැයම් කළ යුතුයි.

මිනිසෙකුගේ සිත කය පාලනයට යටත්ව තබා ඇත්තම් ඔහු ඒ පිළිබඳ සඳාවාරාත්මක ක්‍රියාවලදී සාක්ෂි සැපයිය යුතුයි. එය ගුද්ධ වූ යුතුකමකි. එකල්හි ගුද්ධාව ඔහුගේ ධනය වනු ඇත. අවංකකම ඔහුගේ ජ්‍යෙවතයට මිනිරි රසයක් දෙනු ඇත. ගුණධර්ම රස්කිරීම ඔහුගේ ප්‍රාග්ධනීය කායනී වනු ඇත.

ඡ්‍රීච්‍රිච්‍රාන් ගමනේ දී ගුද්ධාව පෙර්ශණය වේ. සඳාවාර ක්‍රියා රැකවරණය වේ. බුද්ධිය ද්වාලට ආලේංකය වනු ඇත. නිවැරදි සිහිය රාත්‍රියට රැකවරණයක් වනු ඇත. මිනිසකු පිරිසිදු ජ්‍රීච්‍රිච්‍රාන්ගත කරයි නම් කිසිවකින් ඔහු විනාශ කළ තොහැක. ඔහු තණ්ඩාව පරාජය කළේ නම් කිසිවකින් ඔහුගේ නිදහසට සීමාවක් ඇති තොවේ.

සිය පවුල වෙනුවෙන් තමා ගැන අමතක කළ යුතු වේ. සිය ගම්මානය වෙනුවෙන් තම පවුල අමතක කළ යුතු වේ. සිය ජාතිය වෙනුවෙන් ගම අමතක කළ යුතු වේ. බුද්ධත්වය වෙනුවෙන් හැම දෙයම අමතක කළ යුතු වේ.

සියලුදෙයම වෙනස්වන සූචිය. සැම දෙයම ඇතිවී නැතිවෙයි. ජ්‍රීච්‍රිච්‍රාන් සහ මරණයේ දුක පසුකර යන තුරු කෙනෙකුට අසීමිත වූ සාමය ලැබිය තොහැකිය.

ග්‍රාවක සමාජය

පළමුවෙනි පරිචේදය

ග්‍රාවක සමාජයේ යුතුකම්

I

අනාරික හික්ෂණ

1. මගේ ග්‍රාවකයෙකු වීමට කැමති තැනැත්තා සිය පවුල, සාමාජික ජීවිතය හා වස්තුව හා ඇති සියලු රඳා පැවතීම් ගැන ඇති සියලු සම්බන්ධතා අතහැරීමට කැමති විය යුතුය.

ධර්මය වෙනුවෙන් එවැනි සම්බන්ධතා අත්හල කය හෝ සිත සඳහා බැඳුණු තැනක් නැති තැනැත්තා මගේ ග්‍රාවකයෙකු වන අතර ඔහු අනාරික හික්ෂුවක් ලෙස හඳුන්වනු ලබයි.

මගේ පියවර මතුයෙහි ගමන් කළත්, මගේ ඇදුම් ඇන්දත් ඔහුගේ සිත තණ්හාවෙන් කැළඹී ඇත්තම් ඔහු මගෙන් බොහෝ ඇතිය. ඔහු හික්ෂුවක ලෙස ඇන්දත් දර්මය නොපිළිගනී නම් ඔහු මා දකින්නේ නැත.

එහෙත් සියලු තණ්හා දුර සිත නිර්මලව හා සාමකාමීව තබාගන්නේ නම් ඔහු සැතපුම් දහසක් දුර සිටියත් මට ඉතා ලංචේ. ඔහු දර්මය පිළිගත්තොත් එතුළින් මා දකිනු ඇත.

2. මගේ ග්‍රාමයන් වූ අනගාරික හික්ෂුහු, සිවි වැදැරුම් නියමයන් පිළිපැද ඔවුන්ගේ ජීවිත ඒ මත ගොඩ තැබෙන යුතුය.

පළමුව ඔවුන් ඉවත දමන ලද පරණ ඇශ්‍රුම් පෙරවති. දෙවනුව පිළු සිගා යාමෙන් සිය ආහාර ලබා ගනිති. තුන්වෙනුව ඔවුන්ගේ නිවහන වන්නේ රේ වුණ ස්ථානයේ ඇති ගසක් මුල හෝ ගලක් මතය. සතරවනුව ඔවුන් මූත්‍රවලින් සංසියා විසින් සාදන ලද විශේෂ මාශයක් පමණක් පාවිචිලි කරති.

පාතුය අතින් ගෙන ගෙන්ගෙට යැම සිගන ජීවිතයකි. නමුත් සංසියා එසේ කිරීමට අන්‍යයන් විසින් පොලුණිවා තැත. සිදුවීම් නිසා හෝ බලවත් පෙළඳවීමක් නිසා හෝ එසේ කරන්නට බලපැමි කර තැත. ඔහු එසේ කරන්නේ සිය නිදහස් කැමැත්තෙනි. මක්නිසා ද ග්‍රෑද්ධාවන්ත ජීවිතය තමා ජීවිතයේ සියලු මූලාවන්ගෙන් ඇත් කරන බව, සියලු වේදනාවන් මග හරවන බව බුද්ධත්වයට මග පෙන්වන බව ඔහු දන්නා බැවිනි.

අනගාරික හික්ෂුවකගේ ජීවිතය පහසු එකක් නොවේ. ඔහුට සිය සිත තණ්ඩාවෙන් භා ද්වේෂයෙන් නිදහස් කරගත නොහැකි නම් පසිලුරන් හෝ සිත පාලනය කරගත නොහැකි නම් ඒ ජීවිතය භාර ගත යුතු තැත.

3. තමා අනගාරික හික්ෂුවක් වශයෙන් විශ්වාස කරන යම් පුද්ගලයෙකුට ඒ ගැන විමසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට පූජාවන් විය යුතුයි. ඔහුට මෙසේ කියන්ට හැකි විය යුතුය. “අනගාරික හික්ෂුවක වීම සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් භාර ගැනීමට මම කැමති වෙමි. මම අවංකව එම අරමුණු ඉටුකර ගැනීමට වැයම් කරමි. මට දන්දෙන අයට මම කඩඟුවන අතර, යහපත් භා උනන්දුවෙන් යුතු ජ්වලතයක් ගත කිරීමෙන් ඔවුන් සතුවූ කරන්ට උත්සාහ කරමි.”

අනගාරික හික්ෂුවක් වීම සඳහා පුහුණු විය යුතු විධි කීපයක් වෙයි. තමා අසමත් වනවිට ලඟ්ඡාවට භා අගෝරවයට සංවේදී විය යුතුය. ඔහුගේ ජ්වලතය පිරිසිදුවන්ට නම් ඔහුගේ සිත කය වචනය පිරිසිදුව තබා ගත යුතුයි. සිය පසිදුරන් නමැති දොරටු රකවල් කළ යුතුයි. සමහර අහඹු ප්‍රීති වෙනුවෙන් සිය සිතේ පාලනය නැතිකර නොගත යුතුයි. ඔහු තමා වරණනා කරනොගත යුතු අතර අනුන්ට නින්දා නොකළ යුතුය. අයික නින්දට හෝ අලසබවට ප්‍රරුදු නොවිය යුතුය.

සැන්දැයාමේ මදක් නිශ්චලව හිඳගෙන භාවනායේගේව පසුවන්ට වේලාවක් තිබිය යුතුය. නින්දට පෙර මදක් සක්මන් කළ යුතුය. සුවදායක නින්දක් ලබන්ට නම් සිය පාදයන් එකට තබා දකුණු ඇලයට හැරී නිදාගත යුතුවන අතර, අවසාන සිතිවිල්ල විය යුත්තේ පසුදා උදැසන අවදි විය යුතු වේලාව පිළිබඳවයි. උදේ

පාන්දරින්ම මදක් නිශ්චල භාවනායෝගීව හිද පසුව කෙටි සක්මනක යෙදිය යුතුය.

මුළු ද්‍රව්‍යම පරීක්ෂාකාරී සිතක් පවත්වා ගත යුතුය. සිත කය පාලනය කොට තණ්හාව, ද්‍රව්‍යීය, මෝඩ්ලෝඩ්ල, නිදිමත, අනවධානය, පසුතැවිල්ල, සැකය සහ සියලු ලෙඛික ආශාවන්ට යොමුවන සිතිවිලි මගහැරිය යුතුය.

මෙසේ සිත එකග බවහි තබාගෙන, විශිෂ්ට ප්‍රයාව වචවා ගෙන සම්පූර්ණ බුද්ධත්වය ලබන්නට ඉලක්ක කළ යුතුය.

4. අනගාරික හික්ෂුවක් තමා ගැන අමතක වී තණ්හාව, ද්‍රව්‍යීය, අමනාපය, ර්රේෂ්‍යාව, වංචාව, ආත්ම-ප්‍රගෘහනය හෝ වංක භාවයට පත්වුවහොත් ඔහු හරියට තුනි රෙදි කඩින් වසන ලද දේපැත්තම කැපෙන මුවහත් කඩුවක් ගෙන යන්නකු වගේය.

හික්ෂුවකගේ ඇඳුම් හැද පාතුයක් අතින් ගත් පමණින් ඔහු අනගාරික හික්ෂුවක බවට පත් නොවේ. පුරුනීය ග්‍රන්ථ ගායනා කිරීමෙන් පමණක් ඔහු අනගාරික හික්ෂුවක් නොවේ. ඔහු පැඩියකු මිස අනු කිසිවෙක් නොවෙති.

මහුගේ බාහිර පෙනුම හික්ෂුවක මෙන් වුවත් මහුට ලොකික ආගා තුරන් කළ නොහැක. මහු අනගාරික හික්ෂුවක් නොවේ. මහු සිවුරෙන් සැරසුන කුඩා දරුවෙකුට වඩා වැඩි කෙනෙක් නොවේ.

සිත එකග කරගත හැකි පාලනය කරගත හැකි අය, බුද්ධිය රස්කරගත් අය, ලොකික ආගා තුරන් කළ අය, එමෙන්ම බුද්ධත්වය ලැබීමම එකම පරමාර්ථය කරගත් අය පමණක්ම සැබැඳූ අනගාරික හික්ෂුන් ලෙස හැඳින්විය හැකිය.

සැබැඳූ අනගාරික හික්ෂුව තම ඇගේ අවසාන ලේ බින්දුව තැකිවී ගියත්, ඇට කුඩාකර දමනු ලැබුවත් සිය ජයකුෂුව වන බුද්ධත්වය කරා ලගාවීමට අධිෂ්ථානය කර ගනී. එවැනි මිනිසේක් සැම උත්සාහයක්ම දරා අවසානයේ සිය ජයකුෂුව කරා එයි. අනගාරික හික්ෂුවගේ ප්‍රණාය කටයුතු කිරීමේ සිය හැකියාව සාක්ෂි සපයයි.

5. අනගාරික හික්ෂුවකගේ ධර්මදාත මෙහෙය තම බුද්ධන්වහන්සේගේ ධර්මයේ ආලෝකය ඉදිරියට ගෙන යාමයි. මහු සැම දෙනෙකුටම දම් දෙසිය යුතුය. නිදා සිටිනවුන් අවදි කළ යුතුය. වැරදි අදහස් නිවැරදි කළ යුතුය. නිවැරදි දෘශ්ටියක් ඇතිවීමට මිනිසුන්ට ආධාර කළ යුතුය. තම ජ්විතය පරදුවට තබා ධර්මය පතුරවනු පිණිස සැමතැනම යා යුතුයි.

අනගාරික හික්ෂුවකගේ ධර්මදාත මෙහෙය පහසු කටයුත්තක් තොවේ. ඒ සඳහා ප්‍රාර්ථනා කරන ප්‍රද්‍රේශලයා බුදුන්වහන්සේගේ ඇඳුම් ඇද බුදුන්වහන්සේගේ අසුනේ හිද බුදුන්වහන්සේගේ කුටියට ඇතුළු විය යුතුය.

බුදුන්වහන්සේගේ ඇඳුම් ඇදීම යනු නිහතමානී වීම හා ඉවසීම ප්‍රහුණු කිරීමයි. බුද්ධාසනයේ හිද ගැනීම යනු රුපය අසාර වශයෙන් දැකීම හා බැඳීම්වලින් තොරවීමයි. බුදුන්වහන්සේගේ කුටියට ඇතුළුවීම යන්නෙන් හැගවෙන්නේ සැම දෙයම වැළඳගත් බුදුන්වහන්සේගේ කරුණාව හා සැම කෙනෙකු කෙරෙහිම දායාව දැක්වීමයි.

6. බුදුන්වහන්සේගේ ධර්මය ඉගැන්වීමට බලාපොරොත්තු වන අය කරුණු 4 ක් ගැන සැලකිලිමත් විය යුතුය. පළමු වැන්න, ඔවුන් සිය හැසිරීම ගැන සැලකිලිමත් විය යුතුය. දෙවැන්න තමන් අන් අයට ධර්මය කියා දෙනවිට හා හමුවන විට ඔවුන්ගේ වචන තෝරාගැනීම ගැන සැලකිලිමත් විය යුතුය. තුන්වෙනුව ඔවුන්ගේ ධර්මය ඉගැන්වීමේ අරමුණ හා සම්පූර්ණ කර ගැනීමට යන අවසානය ගැන සැලකිය යුතුය. සිව්වෙනුව මහා කරුණාව පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

හොඳ ධර්ම ආචාර්යීවරයෙකු වන්නට නම් අනගාරික හික්ෂුව පළමුව තම දෙපා මැනවින් ඉවසීම නමැති බිමෙහි තබාගත යුතුය.

මහු නිරහංකාර විය යුතුය. මහු අන්තවාදී හෝ ප්‍රසිද්ධියට ආගා තොවිය යුතුය. සියල්ලෙහි ඇති හිස් බව ගැන නිතර සිතිය යුතුයි. කිසිම දෙයකට තොබැඳිය යුතුය. මහු මෙසේ සැලකිලිමත් වන්නේ නම් මහුට නිවැරදි ලෙස හැසිරිය හැක.

දෙවනුව මහු මිනිසුන් හා අවස්ථාවන් වෙත යැමේදී පරෙස්සම් විය යුතුයි. පවිච්‍ර මෙන්ම බලවත් මිනිසුන් මගහැරිය යුතුය. විරැද්ධ ලිංගිකයන් මගහැරිය යුතුයි. මහු මිනිසුන් සම්මුඛ විය යුත්තේ මිතු ලිලාවෙනි. සැමදෙයම හේතු ප්‍රත්‍යායන් අනුව ඇතිවන බව මහු නිතරම මතක තබාගත යුතුය. එම කාරණයෙහි පිහිටා මහු අත්‍යන්තර දේශාරෝපණ තොකළ යුතුය. ඔවුන්ගේ වැරදි ගැන කථා තොකළ යුතුය. සරල වූ සම්මානයකින් ඔවුන් රඳවා තබා ගත යුතුය.

තුන්වෙනුව මහු බුද්‍යන්වහන්සේ සිය ආධ්‍යාතමික පියාණන් ලෙස ද බුද්ධත්වය සඳහා ප්‍රහුණුවන අන් අනගාරික හික්ෂුන් තම ගුරුවරුන් සේ ද හැමදෙන පිළිබඳව කරුණාවෙන් බලා සිය මතස සාමකාමීව තබා ගත යුතුය. එවිට මහුට සැමදෙනාට සමානව ඉගැන්විය හැකිය.

හතරවෙනුව මහු බුද්‍යන්වහන්සේ ද කළ අයුරින් සිය කරුණාව ඉතා ඉහළ මට්ටමකින් විදහා දැක්විය යුතුය. බුද්ධත්වය සෙවීමට තොදන්නා ආය වෙතට විශේෂයෙන්ම ඒ කරුණාව ගළායාමට

සැලැස්විය යුතුය. මවුනු බුද්ධත්වය සෞයන්වායි පැතිය යුතුය. උනන්දුව අවදී කිරීමට වැයම් කරමින් එම පැතුම් අනුගමනය කළ යුතුය.

II

ගිහි අනුගාමිකයෝ

1. දිනටම විස්තර කර ඇති පරිදි බුද්ධත්වහන්සේගේ ග්‍රාවකයෙකු වීමට නම් කුතුරුවන් ඇදහිය යුතුය. එනම්, බුද්ධ, ධම්ම, සංස යනුයි.

ගිහි අනුගාමිකයකු වන්නට නම් බුද්ධත්වහන්සේ කෙරෙහි තොසැලෙන ගුද්ධාවක් තිබිය යුතුයි. ධර්මය ඇදහිය යුතුයි. ඉගෙනගත යුතුයි. සිල් රැකිය යුතුයි. සංස සමාජය ආදරයෙන් රක බලා ගත යුතුයි.

ගිහි අනුගාමිකයන් පන්සිල් රක්ක යුතුයි. ප්‍රාණසාත තොකිරීම, සෞරකම් තොකිරීම, කාමයේ වරදවා තොහැසිරීම, මූසාවාද හා වංචා තොකිරීම, මත්දුව්‍ය පාවිච්චි තොකිරීම යනුයි.

ගිහි අනුගාමිකයන් කුතුරුවන් ඇදහිම හා සිල් රැකිම තමාට පමණක් තබාගැනීම ප්‍රමාණවත් නැත. ඔවුන්ට හැකි ප්‍රමාණයට

අනුන් ලබා ද විශේෂයෙන්ම ඔවුන්ගේ මිතුරන් හා තැදැයන් තුළ බුදුන් දහම් සගුන් කෙරෙහි නොසැලෙන ග්‍රද්ධාචක් ඇති කරන්ට වැයම් කරමින් සිල් රක්ක විය යුතුය. එවිට බුදුන්වහන්සේගේ කරුණාව ඔවුන් ද බෙදා ගනු ඇත.

ගිහි අනුගාමිකයන් නිරන්තරයෙන් මතක තබා ගත යුතු දෙයක් නම් ඔවුන් තුනුරුවන් අදහන්නේන්ත් පන්සිල් රකින්නේන්ත් අවසානයේ දී ඔවුන්ට බුද්ධත්වය ලබා ගැනීමට හැකිවනු පිණිස බවයි. මේ නිසා ඔවුන් ආගාවන්ගෙන් යුත් ලොවෙහි ජ්වත් වුවත් එවාට වහල්වීමෙන් වැළකීමට පුරුදු විය යුතුයි.

ගිහි අනුගාමිකයන් තමන්ට කොයි විටක හෝ තම දේමාපියන් හා පවුල්වලින් වෙන්වීමට සිදුවන බවත්, උපත මරණය සහිත මෙලොවින් වියෝවීමට සිදුවන බවත් නිතරම මතක තබාගත යුතුයි. එමනිසා ඔවුන් මෙලොවෙහි ඇති දෙයට නොබැඳී තම සිත වියෝවීමක් නැති බුද්ධත්වය කෙරෙහි යොමු කළ යුතුය.

2. ගිහි අනුගාමිකයන්ට බුදුන්වහන්සේගේ දේශනා කෙරෙහි උදෙස්ගේ අවල ග්‍රද්ධාචක් පූඩුවාගන්නට අවශ්‍ය නම් ඔවුන් ඔවුන්ගේ සිත් තුළ අවල තැන්පත් සතුට අවබෝධ කරගත යුතුයි. එම සතුට ඔවුන් හාත්පස බබලමින් ආපසු තමන් දෙසටම පරාවර්තනය වනු ඇත.

මෙම ගුද්ධාවෙන් යුත් සිත නිරමලය, මඟුය. සැමවිටම ඉවසිලිවන්තය. කිසිවිට වාද තොකරයි. අනුත්ත වේදනා ගෙන තොදේයි. එහෙත් නිතරම බුද්ධ, ධම්ම සහ සංස යන තුනුරුවන් පිළිබඳ සිතයි. මෙසේ සතුට ඉබෝම ඔවුන් සිත් තුළ පහළ වේ. බුද්ධත්වය සඳහා ආලෝකය හැම තැනම පෙනී යයි.

ඔවුන් ගුද්ධාව නිසා බුදුන්වහන්සේගේ හද තුළ වෙසෙන බැවින් ඔවුහු ආත්මාරාකාශී සිතිවිල්ලෙන් වැළකෙති. ඔවුන්ගේ වස්තුව කෙරෙහි බැඳීමෙන් වැළකෙති. එබැවින් තමන් විවේචනය කරතැයි බියක් හෝ එදිනෙදා ජීවිතය ගැන තැකි ගැන්මක් ඔවුන්ට තොමැති.

ඔවුන් බුදුන්වහන්සේගේ භූමියෙහි උපත ලැබීම ගැන විශ්වාස කරන බැවින් අනාගත මරණය ගැන ඔවුන්ට බියක් තොමැති. සත්‍යය හා ධර්මයේ පූජනීය හාවය ගැන විශ්වාසය තබා සිටින බැවින් ඔවුහු සිය සිතුවිලි නිදහසේ නිරහාව ප්‍රකාශ කරති.

ඔවුන්ගේ සිත් දායාවෙන් පිරි පවතින බැවින් ඔවුහු හැමදෙනම සමාන ලෙස දකිනි. සැමවිටම සමාන ලෙස සංග්‍රහ කරති. ඔවුන්ගේ සිත් ප්‍රිය අජ්‍යය හාවයෙන් මේදි නිබෙන බැවින් ඕනෑම යහපත් ක්‍රියාවක් කිරීම සඳහා අවශ්‍ය ලෙස ඒ සිත් නිරමලව සාධාරණව සතුවින් ඇත.

මවුන් දුෂ්පත්ව හෝ පොහොසත්ව විසුවත් එය මවුන්ගේ ගුද්ධාව වැඩිවීමට වෙනසක් ඇති තොකරයි. නිහතමානී බව රක ගත්තොත්, බුද්ධ ධර්මයට ගරු කරත් නම් ක්‍රියාවෙන් හා වචනයෙන් ගැලීපේ නම් බුද්ධයෙන් මෙහෙය වනු ලැබේ නම් සිත පර්වතයක් මෙන් තොසෙල්වන සුළු නම් මවුනු බුද්ධත්වය කරා ඇති මගෙහි තියත දියුණුවක් ලබති.

එසේම මවුන්ට දුෂ්කර වාතාවරණයක, නරක හිත් ඇති මිනිසුන් අතර ජීවත්වන්නට සිදුවන්නේ නම්, මවුන් වෙත බුදුන්වහන්සේ කෙරෙහි ගුද්ධාවක් රදී ඇත්තම් මවුන්ට වඩා යහපත් ක්‍රියා කිරීමට මග පෙන්විය හැක.

3. එමනිසා කෙනෙකු මූලින්ම බුදුන්වහන්සේගේ ධර්මය ඇසීමට ප්‍රාථමික කළ යුතුයි.

බුද්ධත්වය ලැබීම සඳහා ගිනිගොඩක් මැදින් යා යුතු යැයි යමෙක් ඔහුට කිවිවෙන් එසේ කිරීමට ඔහු කැමති විය යුතුයි.

බුදුන්වහන්සේගේ නාමය ඇසීමෙන් සන්තුෂ්ටියක් ලැබේ. එය ගින්නෙන් පිරුණු ලොවක් පසුකර යාමට තරම් වේ.

යමෙක් බුද්ධ්වහන්සේගේ ධර්මය පිළිපැදිමට කැමැති නම් ආත්මාරෑලකාම් හෝ මුරණ්ඩු නොවිය යුතුය. හැමදෙනා කෙරෙහි සමානව හොඳ සිතක් ඇතිකර ගත යුතුය. ගරු කිරීමට සුදුසු අයට ගරු කළ යුතුයි. සත්කාර සුදුසු අයට සත්කාර කළ යුතුයි. සැමදෙනාටම එකාකාර කරුණාවන්තකමින් සංග්‍රහ කළ යුතුයි.

මෙසේ ගිහි අනුගාමිකයන් පළමුව තම සිත් ප්‍රහුණු කළ යුතු අතර, අනුන්ගේ ක්‍රියාවලින් කළබල නො විය යුතුයි. මේ ආකාරයට ඔවුන් බුද්ධ්වහන්සේගේ ධර්මය ලැබේ, එය පිළිපැදිය යුතුයි. අන්‍යායන්ට ර්‍රේෂ්‍යා නොකර, ඔවුන්ගේ බලපැමිවලට යටත් නොවී, වෙනත් මාරුග ගැන නොසිතා එය කළ යුතුය.

බුද්ධ්වහන්සේගේ ධර්මය විශ්වාස නොකරන අයට පටු ජීවිත දැක්මක් ඇතිවා සේම ඒ නිසා කළබල සිතක් ද ඇත. එහෙත් බුද්ධ ධර්මය අදහන්නේ සැම දෙයෙහි පැතිරුණ මහා ප්‍රජාවක් හා මහා කරුණාවක් අදහති. එම ගුද්ධාව නිසා ඔවුනු සූප්‍ර දෙයින් නොපැකිලෙනි.

4. බුද්ධ්වහන්සේගේ ධර්මය අසා එය අවබෝධකර ගන්නේ ඔවුන්ගේ ජීවිත අනිත්‍ය බව ද ඔවුන්ගේ ගේර භුදෙක් වේදනාවල එකතුවක් පමණක් බව ද සියලු පාපයන්ට මූලය බව ද දතිති. එබැවින්, ඔවුනු ඒවාට නොබැඳෙනි.

ඒ සමගම ඔවුනු තම ගීරය ගැන හොඳ සැලකිල්ලක් දැක්වීමට අතපසු නොකරනි. එසේ කරන්නේ ගාරීරික ව සතුටක් ලබා ගැනීමේ අදහසින් නොවේ. ප්‍රයාව ලබාගැනීම සඳහා ද අන්‍යතාව මග පෙන්වා දෙන ධර්මදාත කායීයේ දී ද ගීරය තාවකාලික වශයෙන් උච්චතා වන බැවිනි.

තම ගීර ගැන යහපත් සැලකිල්ලක් දැක්වූයේ තැත්තම් ඔවුන්ට වැඩිකල් ජීවත් විය නොහැක. ඔවුන් වැඩි කළක් ජීවත් නො වුවහොත් ඔවුන්ට පෙන්ගැලිකව ධර්මය පූහුණු කිරීමට හෝ එය අන්‍යතාව ලබාදීමට නොහැක.

මිනිසේකුට ගෙකින් එතෙර වන්නට වුවමනා නම් ඔහු සිය පහුර ගැන ඉතා සැලකිලිමත් විය යුතුය. ඔහුට දුර ගමනක් යන්ට ඇත්තම් සිය අශ්වයා ගැන හොඳට සැලකිලිමත් විය යුතුය. එසේම මිනිසේකු බුද්ධත්වය සේවීමට බලාපොරොත්තු වන්නේ නම් තම ගීරය ගැන හොඳ සැලකිල්ලක් දැක්විය යුතුය.

බුද්ධත්වහන්සේගේ ඉෂාවකයන් අදුම් අදිය යුත්තේ අධික උෂ්ණත්වයෙන් හා ගිතලෙන් වැළකීමට හා විළිවසා ගැනීමට මිස අලංකාරය පිණිස නොවේ.

මවුන් ආහාර අනුහව කළ යුත්තේ ධර්මය අසා පිළිපැදීම හා එය විස්තර කිරීම සඳහා ගිරිරය පෝෂණය කර ගැනීමට මිස ඩුදු සන්නේෂය සඳහා නොවේ.

මවුන් බුද්ධත්වය තැමැති නිවසෙහි වාසය කළ යුත්තේ ලෙංකික ආගා තමැති සොරුන් ගෙන් ආරක්ෂා වීමට හා පවිචු ඉගැන්වීම් තැමැති සැඩ සුළුගින් ආරක්ෂා වීමටය. මවුන් නිවස උපයෝගී කරගන්නේ එහි සත්‍ය අරමුණ සඳහා මිස ආත්මාරාථකාමී ක්‍රියා පුද්රේශනය කිරීමට හෝ සැශ්‍රේච්චා හෝ නොවේ.

මෙස් යම් කෙනෙකුට හැම දෙයකම අගය මැන ඒවා බුද්ධත්වය හා ධර්මය සම්බන්ධයෙන් පමණක් යොදා ගත හැකිවිය යුතුය. ඔහු ඒවා තබා ගැනීමට හෝ ආත්මාරාථ උදෙසා ඒවාට බැඳීමට නොහිතය යුතුය. ධර්මය අත්‍යයන්ට ගෙනයාමේ එලදායි කායනීය කිරීමට ඒවායේ සේවය ලබාගත යුතුය.

ඡ්‍රෑමනිසා ඔහු සිය පැවුල සමග විසුවත් ඔහුගේ සිත ධර්මයට වාසස්ථානයක් විය යුතුය. ඔහු මවුන් ගැන බුද්ධීමත් හා සානුකම්පික සිතකින් සැලකිලිමත් වෙමින් මවුන්ගේ සිත්වල ග්‍රද්ධාව අවදි කරවනු පිණිස නොයෙන් මං සෙවිය යුතුයි.

5. බුද්ධ්වහන්සේගේ පිරිසෙහි ගිහි උපාසක උපාසිකාවන් පහත සඳහන් පාඩම් සැම දිනකම උගත යුතුය. තම දෙමාපියන්ට සැලකිය යුත්තේ කෙසේ ද? තම අඩුදරුවන් සමග ජ්වත්වන්නේ කෙසේ ද? තමන් පාලනය කර ගත්තේ කෙසේ ද? බුද්ධ්වහන්සේට සලකන්නේ කෙසේ ද යනුයි.

තම දෙමාපියන්ට උසස්ම ආයුරින් සැලකීමට නම් ඔවුන් සකල සත්ව වර්ගයා කෙරෙහිම කරුණාව පැතිරවීම ප්‍රගුණ කිරීමට ඉගන ගත යුතුයි. තම අඩුදරුවන් සමග සතුවින් ජ්වත්වන්නට නම් ඔවුන් සියලු කාමුක සිතිවිලි හා ආත්මාර්ථ සුබවිහරණවලින් ඇත් විය යුතුයි.

පවුල් ජ්විතයේ සංගීතයට සවන් දෙන අතර ධර්මයේ වඩා මිහිර සංගීතයට සවන් දීමට අමතක නොකළ යුතුය. නිවසේ රැකවරණය ලබන අතරම ඔවුන් නිතරම බුද්ධීමත් මේනිසුන් සියලු දූෂ්චරිතවලින් හා බාධාවලින් මිදිම පතන වඩාත් ආරක්ෂිත රැකවරණයක් වූ හාවනාව ප්‍රගුණ කළ යුතුය.

ගිහියන් දන්දෙන විට සියලු තන්හා හදවතින් ඉවත් කළ යුතුය. ඔවුන් පිරිස් මැද සිටින විට සිත් බුද්ධීමතුන් ඇසුරෙහි තබාගත යුතුය. ඔවුන් අවාසනාවකට මූහුණ දෙනවිට තම සිත් තැන්පත්ව බාධාවෙන් තොරව තබාගත යුතුය.

මධුන් බුද්‍යන්වහන්සේගේ සරණ පතන විට උත් වහන්සේගේ ප්‍රයාච ගොයා යා යුතුය.

මධුන් ධර්මයේ සරණ පතන විට ප්‍රයාචේ සාගරයක් බඳු එහි සත්‍යය ගොයා යා යුතුය.

මධුන් සංසියාගේ සරණ පතනවිට ආත්මාර්ථයෙන් බාධා තොටු එහි සාමකාමී අනුගාමිකත්වය ගොයා යා යුතුයි.

මධුන් ඇලුම් අදින විට නිහතමානී බලේ හා යහපත් බලේ ඇලුම ද ඇදීමට අමතක තොකළ යුතුයි.

තමාට විමුක්තිය ලබාගැනීමට අවශ්‍ය නම් සියලු තණ්හා, ද්වේෂ, මෝහ ආදියෙන් සිත් මුදා ගැනීමට සිතිය යුතුයි.

මධුන් කදුකර පාරක පරිග්‍රමයෙන් ගමනෙහි යෙදී සිටින විට සිතිය යුත්තේ එය තමන් මුලාවෙන් පිරි ලොවින් එහාට ගෙන යැමට ඇති බුද්ධත්වයට ඇති පාරක් බවය. මධුන් පහසු පාරක වඩා පහසුවෙන් ගමන් ගන්නා විට බුද්ධත්වය කරා වඩා හොඳ දියුණුවක් ලැබීමට එහි පහසු තැන් ප්‍රයෝගනයට ගත යුතුයි.

මවුන් පාලමක් දකින විට මිනිසුන් එගොඩ කිරීමට ධරුම පාලමක් තැනීමට පැතිය යුතුයි.

මවුන් දුකට පත් මිනිසෙකු හමුවන විට මේ නිති වෙනස්වන ලොට ඇති අමිහිර ස්වභාවය ගැන වැළඳීම් යුතුය.

මවුන් තණ්ඩාධික මිනිසකු දකින විට මෙලොට ඇති මුලාවන්ගෙන් මිදි සැබැඳු සම්පතින් යුත් බුද්ධත්වය ලබාගන්ට බලවත් වුවමනාවක් ඇතිකර ගත යුතුයි.

මවුන් ප්‍රංශීත ආහාරයක් දකින විට සිත රකවල් කළ යුතුයි. නීරස ආහාරයක් දකින කැදිරකම නැවත නොජ්වා යි පැතිය යුතුයි.

ගිමහානයේ තද උණුසුම් කාලයේදී ලෙඛකික ආගා නමැති ගින්නෙන් මිදි බුද්ධත්වයේ නැවුම් සිහිලස ලබන්නට පැතිය යුතුය. ශිත සංතුවේ ඉවසිය නොහැකි සිතල කාලයේදී බුදුන්වහන්සේගේ මහා කරුණාවේ උණුසුම ගැන සිතිය යුතුය.

ආගමික ග්‍රන්ථ ගායනා කරනවිට මවුන් ජ්වා අමතක නොවීමට අධිෂ්ඨාන කරගත යුතු අතර ජ්වා හාවිතයේ යෙදීමට ද තරයේ සිතා ගත යුතුය.

මවුන් බුද්‍යන්වහන්සේ ගැන සිහිකරන විට උන් වහන්සේගේ බඳු නෙත් දෙකක් ලැබේමට දැඩි ලෙස පැතිය යුතුය.

රාත්‍රී නිදාගන්නට යනවිට තම කය, වවනය හා සිත තිර්මලව හා ප්‍රබෝධමත්ව තිබේවායි පැතිය යුතුය. මවුන් උදෑසන අවධිවන විට ඔවුන්ගේ පළමු පැතිම විය යුත්තේ දච්ස පුරාම සියලු දෙය තේරුම් ගත හැකි පැහැදිලි සිතක් තිබේවා සියන්තයි.

6. සියල්ල අසාර බවින් යුත්තය යන්න තේරුම් ගැනීම නිසා බුද්‍යන්වහන්සේගේ ධර්මය පිළිපදින්නේ මිනිසේකුගේ ජීවිතයට පිවිසෙන දේවල් සුළුකාට නොතකති. එහෙත් ඒවා එන ස්වරුපයෙන් හාරගනිති. එමෙන්ම ඒවා බුද්ධත්වය සඳහා සුදුසු උපකරණ බවට පත් කර ගැනීමට උත්සාහ දරති.

බුද්ධත්වය සහිත ලොව අර්ථයෙන් හා සාමයෙන් පිරි පවතිදීමේ ලොව අර්ථ විරහිත අවුලින් පිරුණු එකකැයි නොසිතිය යුතුය. ඊට වඩා ඔවුන් මේ ලොව හැම කටයුත්තක් තුළින්ම බුද්ධත්වය විඳ ගත යුතුයි.

මිනිසේකු අවිද්‍යාවෙන් අදුරු වූ අපිරිසිදු දැසකින් මේ ලොව දෙස බලන්නේ නම් එය වැරදීවලින් පිරුණ එකක් ලෙස ඔහු

දකිණි. එහෙත් ඔහු නිරමල ප්‍රශ්නවෙන් යුතුව මෙලොව දෙස බැලුවාත් ඔහු එය දකින්නේ බුද්ධත්වය සහිත ලෝකය ලෙසයි.

එකක් හොඳ හෝ නරක යනුවෙන් හා අර්ථවත් හෝ අර්ථවත් නැති යනුවෙන් හෝ ලෝක දෙකක් නැත. කාරණය එයයි. සිය වෙනස්ව දකින ගතිය නිසා භුදේක් ලෝක දෙකක් ඇති ලෙස මිතිස්සු සිතති.

මේ වෙනස්කම් කිරීම්වලින් ගැලවෙන්ට ඔවුන්ට හැකි නම් බුද්ධයේ ආලෝකයෙන් සිත නිරමලව තබා ගැනීමට ඔවුන්ට හැකිනම් හැම දෙයහිම අර්ථවත් භාවයක් ඇති එක ලොවක් ඔවුන් දකිනු ඇත.

7. බුදුන්වහන්සේ අදිහන්නේ හැම දෙයහිම පවත්නා මෙම විශ්වමය ඒකීයත්වයේ නිරමල භාවය අවබෝධ කර ගනිති. එම මතයෙහි ඔවුන්ට හැමදෙනා පිළිබඳවම කරුණාවක් දැනෙයි. එමෙන්ම සියල්ලනට සේවය කිරීමට නිහතමානී ආකල්පයක් ඔවුන්ට ඇති වේ.

එමනිසා ඔවුන් සිතේ ඇති මානය ඉවත් කොට නිහතමානීකම වචවා ගත යුතුයි. ආචාර්යීලිභාවය හා සේවයට

ලැදිකම ඇති කරගත යුතුයි. ඔවුන්ගේ සිත අපක්ෂපාතී ලෙස සැම දෙයම පෝෂණය කරන පොලොව මෙන් විය යුතුයි. පැමිණිලිවලින් තොරව සේවය ඉටු කරමින් ඉවසිලිමත්ව, උදෙස්ගීමත්ව, දුගී මිනිසුන්ට උදව් කිරීමෙන් ඔවුන්ගේ සිත්වල බුද්ධ ධර්මයේ බිජුවට වැඩිහිමෙන් උසස්තම සතුව ලබා ගන්නා සිත් අතිකර ගත යුතුය.

මෙසේ දුප්පතුන් කෙරේ කරුණාව ඇති සිත සියලුදෙනාට මවක මෙන් වෙයි. එය සියලු මිනිසුන්ට ගරු කරයි. සියලුදෙනාම ස්වකිය මිතුරන් ලෙස සලකයි. මාපියන්ට මෙන් ඔවුන්ට ගරු කරයි.

එමනිසා දහස් ගණනක් දෙනා බෙංධ්ද ගිහි අනුගාමිකයන් කෙරෙහි නරක හා දැඩි හැඟීම් ඇති කර ගත්තත් මහා සාගරයට දූම් වස බින්දුවක් මෙන් ඉන් හානියක් ඇති කළ නොහැකිය.

8. සිහිපත් කිරීමේ ප්‍රත්‍යාවේක්‍යා කිරීමේ හා ස්ත්‍රීවන්ත වීමේ පුරුදුවලින් ගිහි අනුගාමිකයන්ට සතුවක් විදාගත හැකිය. ඔහු තම ගුද්ධාව බුදුන්වහන්සේගේ කරුණාවම බව ද එය බුදුන්වහන්සේ විසින් තමන්ට පිරිනමා ඇති බව ද තේරුම් ගනී.

ලෙගික ආං නැමැති මධ්‍යෙහි ගුද්ධාවේ බිජුවට නොමැතිය. එහෙත් බුද්ධන්වහන්සේගේ කරුණාව නිසා ගුද්ධාවේ බිජුවට එහි වැපිරිය හැකිය. ඒවා බුද්ධන්වහන්සේ කෙරෙහි ගුද්ධාවක් ඇතිවන තුරු සිත පිරිසිදු කරනු ඇත.

මුලින් කී පරිදි සුවදැති සඳහන් ගස එරඩු වනයේ නොවැච්. එපරිද්දෙන්ම මෝහ හදුවතෙහි බුද්ධන්වහන්සේ කෙරෙහි ගුද්ධාව නමැති බිජුවට නොවැච්.

එහෙත් සැබැවින්ම සෞම්‍යනසේ මල් එහි පිපේ. ඉතින් අපි නිගමනය කළ යුත්තේ මෝහයේ හදුවත තුළ මල් හටගන්නා විට ඒවායේ මූල් ඇත්තේ අන් තැනක බවයි. එනම් ඒවායේ මූල් ඇත්තේ බුද්ධන්වහන්සේගේ හදුවතෙහිය.

ගිහි අනුගාමිකයෙක් ආත්මාරුපකාමී වුවහොත් ඔහු ර්ථජ්‍යා, වෙටර, අනතුරුදායක භාවයන්ට පත්වේ. මක්නිසා ද යත් ඔහුගේ සිත තණ්ඩාවෙන්, ද්වේෂයෙන් භා මෝහයෙන් දුෂ්චිත වී ඇති බැවිති. එහෙත් ඔහු බුද්ධන්වහන්සේ වෙතට පැමිණියේ තම මුලින් කී පරිදි විශාල සේවයක් කරයි. ඇත්තෙන්ම එය කිව නොහැකි තරමිය.

III

සත්‍ය ජ්‍යෙෂ්ඨ මාර්ගයට ප්‍රායෝගික මග පෙන්වීමක්

1. විපත් පැමිණෙන්නේ නැගෙනහිරින් හෝ බටහිරින් යයි සිතීම වැරදිය. ඒවා හටගන්නේ තමාගේම සිතේය. එම නිසා විපත් වැළැක්වීමට බාහිර ලෝකයෙහි රකවල් යෙදීම මෙන්ම ඇතුළු සිත පාලනයෙන් තොරව තබා ගැනීම අනුවත් කමකි.

සාමාන්‍ය මිනිසුන් අද පවා පිළිපදින එක්තරා පැරණි වාරිතුයක් ඇත. ඔවුහු උදැසන පිබේදී මුහුණ කට සෝදා ගෙන සය දිසාවට- එනම් නැගෙනහිර, බස්නාහිර, උතුර, දකුණු, උඩ සහ යට-නමස්කාර කරති. මෙසේ කිරීමෙන් ඔවුන් ප්‍රාරුථා කරන්නේ ඒ එක ද දිසාවකින් වත් විපත් නොපැමිණ සාමකාමී ද්‍රව්‍යක් උදාවේවා යනුවෙනි.

නම්ත් බුද්ධහමේ මෙය මේට වෙනස් ලෙස ඉගැන්වයි. බුද්ධන්වහන්සේ උගන්වන්නේ සත්‍යයේ සය දිසාවට ගරුණෙකාට නුවණැති සහ ගුණවත් ලෙස හැසිරි එයින් සියලු විපත් දුරුකර ගන්නටයි.

මේ සය දිසාවේ දොරටු රකවල් කිරීමට මිනිසුන් සතර ආකාර කරම ක්ලේෂ දුරු කළ යුතුයි. සතර ආකාර පව් සිත් (සතර අගති) වලින් වැළකිය යුතුයි. වාසස්ථානය සහ ධනය තසන සය ආකාර සිදුරු වැඩිය යුතුයි.

සතර ආකාර කරමක්ලේෂවලින් අදහස් වන්නේ ප්‍රාණසාතය, සෞරකම, කාම මිල්‍යාචාරය සහ මුසාචාදයයි.

සිව් වැදැරුම් පවිත්‍ර සිත නම් තණ්හාව, ද්වේෂය, මෝඩකම සහ භයයි.

ධනය තසන සිදුරු සය නම් මත්පැනට ඇති ආංශාව හා මෝඩ ලෙස ක්‍රියා කිරීම, රාත්‍රියේ බොහෝ වේලාවක් නිදිවරමින් සිත නිෂ්ප්‍ර ක්‍රියාවල යෙද්වීම, සංගීත තාත්‍ය ආදියෙහි ලොල්වීම, සූදු ක්‍රිඩා කිරීම, පවිත්‍ර මිතුරන් ඇසුරු කිරීම සහ තමාට අයත් යුතුකම් පැහැර හැරීමයි.

ඉහත කි සතර ආකාර පවිත්‍ර ක්‍රියා අතහැර සිතෙහි පවිත්‍ර අවස්ථා හතර තැකිකර තාස්තිය ඇතිකරන සය වැදැරුම් සිදුරු වසා දමන බුදුන්වහන්සේගේ ග්‍රාවක තෙම සය දිසාවට නමස්කාර කරයි.

මෙම සත්‍යයේ සඳිසාවන් හය මොනවා ද? එවානම් නැගෙනහිර යනු දෙමාපියන් හා දරුවන්ගේ දිසාවයි. දකුණු යනු ගුරුවරු සහ ශීජ්‍යයන්ගේ දිසාවයි. බස්නාහිර යනු සැමියන් හා බ්‍රිතියන්ගේ දිසාවයි. උතුර යනු ප්‍රද්‍රේශයා සහ ඔහුගේ මිතුරන්ගේ දිසාවයි. යට යනු ස්වාමීන් හා සේවකයන්ගේ දිසාවයි. උඩ යනු බුදුන්වහන්සේගේ ග්‍රාවකයන්ගේ දිසාවයි.

පළමුව, නැගෙනහිර දිගාව වශයෙන් සලකන දෙම්විපියන් සහ දරුවන් අතරත සම්බන්ධය සැලකීමේ දී, දරුවා විසින් මවිපියන් වෙත යුතුකම් පහක් කළ යුතුය. එනම් මවුන්ට සැලකිය යුතුය. (පෝෂණය කළ යුතුය.) මවුන්ගේ කටයුතු කළ යුතුය. කුලවංශය රකිය යුතුය. පවුලේ දායාදය රකිය යුතුය. මිය ගිය පසු මවුන් වෙනුවෙන් පිංදහම් කළ යුතුය.

දෙම්විපියන් විසින් දරුවන් වෙනුවෙන් යුතුකම් පහක් කළ යුතුය. දරුවන් පවින් වැළැක්විය යුතුය. යහපතෙහි යෙදවිය යුතුය. දරුවාට ශිල්ප ගාස්තු ඉගැන්විය යුතුය. විවාහයක් කරදිය යුතුය. සුදුසු කාලයේ දී දැවැද්ද පවරා දිය යුතුය. මේ කරුණු අනුගමනය කරන්නේ නම් නැගෙනහිර දිගාව වශයෙන් ගැනෙන දෙම්විපිය දුදරුවන්ගේ සම්බන්ධතාව සාමකාමී සහ ප්‍රීතිමත් වන්නේය.

ර්ලයට ගුරුශීජ්‍ය සම්බන්ධයේදී ශීජ්‍යයා ගුරුවරයා එනවිට අසුනින් නැගිටිය යුතුය. ගුරුවරයාට උපස්ථිත කළ යුතුය.

ගුරුවරයාට හොඳින් ඇහුමිකම් දිය යුතුය. ගුරුවරයාට තැගි දීම අතපසු නොකළ යුතුය. ගුරුවරයාගේ ඉගැන්වීම් ගෞරවයෙන් යුතුව ලබාගත යුතුය.

ප්‍රති උපකාර වශයෙන් ගුරුවරයා ඕෂ්‍යයා මැනවීන් හික්මවත්නේය. තමා දන්නා සියලු දේ ඕෂ්‍යයාට උගන්වත්නේය. නම්බුනාම සහ ප්‍රතිලාභයන් ලබාගැනීමට ද හැමතන්හි ගෞරව ලැබීමට ද ඕෂ්‍යයාට මග පාදා දෙන්නේය. මේ අයුරින් දකුණු දිගාව වශයෙන් ගැනෙන ගුරු ඕෂ්‍ය සම්බන්ධතාව සාමකාමී සහ ප්‍රීතිමත් වත්නේය.

ර්ලගට බටහිර දිගාව වශයෙන් ගැනෙන අඩුසැම් සම්බන්ධතාවයේදී ස්වාමියා බේරිදට ගෞරවයෙන් කරුණාවෙන් සහ විශ්වාසයෙන් සැලකිය යුතුය. යම් යම් තීරණ ගැනීමට භාරදිය යුතුය. එමෙන්ම ඇයට තැගි බෝග දිය යුතුය. බේරිද ඇයගේ සියලු කටයුතු හොඳින් කළ යුතුය. පවුලේ සාමාජිකයින්ගේ අවශ්‍යතා පිළිබඳ යෙදෙන්නේය. ඇය සැමියාට විශ්වාසවත්තියක් වන්නේය. පවුලේ වස්තුව රකින්නේය. පවුලේ කටයුතු හොඳින් සිදුකරන්නේය. මේ අයුරින් බටහිර දිගාව වශයෙන් ගැනෙන අඩුසැම් සම්බන්ධතාව සාමකාමී සහ ප්‍රීතිමත් වන්නේය.

ර්ලගට උතුරු දිගාව වශයෙන් සැලකෙන හිතමිතුරු සම්බන්ධයේදී තම මිතුරාගේ අගහිගකම් සපුරා දිය යුතුය. ඔවුනට

කරුණාවෙන් කඩා කළ යුතුය. ඔවුන්ගේ යහපත සඳහා කටයුතු කළ යුතුය. සැම අවස්ථාවකදීම ඔවුන් පිළිබඳ සැලකිලිමත්වීම සහ අවංකව සැලකිය යුතුය.

මිතුරෝ ප්‍රති උපකාර වශයෙන් සිය මිතුරා වැරදිවලට වැශීමෙන් වලක්වති. ප්‍රමාදයකදී ඔහුගේ ධනය රකිති. ගැටළුවකදී ඔහුට ඇහුමිකම් දෙති. කරදරයකදී පිහිට වෙති. එමෙන්ම අවශ්‍ය විටකදී ඔහුගේ පවුලට උපකාර කරති. මේ අයුරින් උතුරු දිගාව වශයෙන් ගැනෙන මිතුරු සම්බන්ධතාව සාමකාමී සහ ප්‍රීතිමත් වන්නේය.

ර්ඛගට යට දිගාව වශයෙන් ගැනෙන ස්වාමී සේවක සම්බන්ධයේදී ස්වාමීයා සිය සේවකයන් හා කටයුතු කිරීමේදී පහත සඳහන් කරුණු පහ අනුගමනය කළ යුතුය. සේවකයන්ගේ හැකියාව අනුව කටයුතු පැවරිය යුතුය. හොඳ ආහාර සහ ප්‍රමාණවත් වැශ්‍යාපක් දිය යුතුය. රසවත් ආහාර ඔවුන් සමග බෙදා ගෙන කැ යුතුය. එමෙන්ම සුදුසු අවස්ථාවල දී තිවාඩු ලබා දිය යුතුය.

සේවකයා ප්‍රති උපකාර වශයෙන් පහත සඳහන් කරුණු සිහියේ තබාගෙන තම ස්වාමීයාට සේවාව සැපයිය යුතුය. ස්වාමීයාට ප්‍රථම උදේ අවදී විය යුතුය. ස්වාමීයාට පසුව නින්දට යා යුතුය. සැම විටම අවංක විය යුතුය. සිය වැශේහි දක්ෂ විය යුතුය.

ස්වාමියාගේ තමට කැලෙක් නොකළ යුතුය. මේ අයුරින් යට දියාව වශයෙන් ගැනෙන ස්වාමි සේවක සම්බන්ධතාව සාමකාමී සහ ප්‍රීතිමත් වන්නේය.

ර්ලගට උඩ දියාව වශයෙන් සැලකෙන දහම් දෙසන මහණ බමුණන් පිළිබඳ සම්බන්ධතාවයේදී කායික වාචික සහ මානසික මහත් වූ ගොරවයෙන් යුතුව ඔවුන්ට සැලකිය යුතුය. ඔවුන් කරුණාවෙන් පිළිගත යුතුය. ඔවුන්ගේ ඉගැන්වීම්වලට ඇහුමිකම්දී එවා අනුගමනය කළ යුතුය. එමෙන්ම ඔවුන්ට අවශ්‍යදේ පූජා කළ යුතුය.

මෙයට ප්‍රතිඵපකාර වශයෙන් මහණ බමුණෝ එම දායකයන් පවිත් වළක්වති. යහපතෙහි යොදවති. යහපත් වූ හදවතින්ම කරුණාව දක්වති. ගුණධර්ම උගන්වති. ධර්මය මතාව අවබෝධ කරවති. එමෙන්ම ප්‍රීතිමත් උපතකට මග පෙන්වති. මෙසේ උඩදියාව වශයෙන් ගැනෙන ආගමික සම්බන්ධතාව සාමකාමී සහ ප්‍රීතිමත් වන්නේය.

සදිසා තමස්කාර කරන මිනිසා එය කළ යුත්තේ බාහිර විපත්වලින් මිදිම පිණිස නොවේ. ඔහු එය කරන්නේ සිය සිත අභ්‍යන්තරයෙන් පැන තැනින පවිකම් වැළැක්වීමට ප්‍රවේෂම වීම පිණිසයි.

2. මිනිසා තමා මිතුකම් පවත්වන්නන් අතුරින් ආගුය කළ යුතු කවුරු ද? ආගුය නොකළ යුතු කවුරු ද? යන්න හඳුනාගත යුතුය.

සමාගම් නොපැවැත්විය යුතු අය වන්නේ තණ්හාධික, වාචාල, වාටුබස් දොඩවන්නන් හා නාස්ති කරුවන්ය.

සමාගම් පැවැත්විය යුතු අය වන්නේ උපකාර කිරීමට කැමති, සතුට මෙන්ම දුක ද බෙදා ගැනීමට කැමැති, හොඳ අවවාද දෙන සානුකමිජික හද්වතක් ඇති අයයි.

හොඳින් ආගුය කළ යුතු සැබැං මිතුයා නිතරම නිවැරදි මගෙහි ඇලි සිරී. මිතුයාගේ යහපත ගැන රහස්‍යන් කරදර වෙයි. විපතේ දී ඔහු සනාසයි. අවශ්‍ය විටක ඔහුට උදව් කරයි. මිතුරාගේ රහස් රකියි. නිතරම මිතුරාට යහපත් අවවාද දෙයි.

මෙවැනි මිතුරෝකු සොයා ගැනීම පහසු තැත. එමනිසා තමා මෙවැනි මිතුරෝ වීමට බොහෝ උත්සාහ කළ යුතුය. සූය්‍යීයා මහපොලොව උණුසුම් කරන්නේ යම් සේ ද එසේම හොඳ මිතුරා සිය යහපත් ක්‍රියාවලින් සමාජයේ බබලයි.

3. දෙමාපියන්ගේ අපමණ දොටට කළගුණ සැලකීම පූතෙකුට කළ තොහැකි දෙයක් වන්ට පුළුවන. පියා දකුණු උරහිසේත්, මව වම උරහිසේත් තබාගෙන සියක් අවුරුද්දක් ගමන් කළත් එය තොකළ හැකි වේ.

සියක් අවුරුදු කාලයක් තම දෙම්විපියන්ගේ සිරුරු සුවද විලවුන්වලින් තැවුවත් එය කළ තොහැකිය. ඔවුන් සිංහාසනයක හිඳවා ලොට ඇති සියලු සුබේපහෝගී දේ ඔවුන්ට ලබා දුන්නත් දෙමාපියන්ට ඇති මහා ණයෙන් නිදහස් විය තොහැකිය.

එහෙත් ඔහු දෙමාපියන් බුදුන්වහන්සේ වෙතට යොමුකොට බුද්ධ ධර්මය ඔවුන්ට පහදා දී වැරදි ක්‍රියාවලින් මිදෙන්ට ඔවුන් පොලුණිවා නිවැරදි මග අනුගමනය කරවා තණ්හාට දුරු කිරීමට සහ පරිත්‍යාගයෙන් සතුවුවීමට ඔවුන් පුහුණු කළේත් ඔවුන්ට කළගුණ දැක්වීමටත් වඩා වැඩිය.

දෙම්විපියන්ට ගොරව සම්මාන දක්වන නිවසක් තුළ බුදුන්වහන්සේගේ ආයිරවාදය පවතිය.

4. පවුල යනු එකිනෙකාගේ සිත් එකිනෙකා හා බැඳෙන ස්ථානයකි. මේ සිත් එකිනෙකාට ආදරය කරන්නේ නම් නිවස මල් උයනක් මෙන් ලස්සන වෙයි. එහෙත් මේ සිත්වලින් සමගිය නැති වුවහොත් එය එම උයනෙහි මහත් විනාශයක් සිදුකළ සැඩසුලගක් වැන්න.

ප්‍රවූලක අසම්ගිය ඇති ව්‍යවහොත් අනිත් අයට දොස් නොපවසා තමාගේම සිත විමසා බලා නිවැරදි මගේ යා යුතුය.

5. එක් බොහෝ ගුද්ධාවන්ත මිනිහෙක් සිටියේය. ඔහු කුඩා කළම පියා මිය ගියේය. ඔහු ඉක්තියි මව සමග සතුටින් විසිය. පසුව ඔහු බේරිදක් විවාහ කර ගත්තේය.

එවුහු මුලදී සතුටින් සිටියහ. තමුත් පසුව කිසියම් සුළු වැරදි අවබෝධයක් නිසා බේරිද හා තැන්දම්මා අතර අසතුටක් හටගත්තේය. මේ අසතුට දියුණු වී අවසානයේ මව තරුණ යුවල අතහැර තතියෙන් ජීවත්වීමට නික්ම ගියාය.

තැන්දම්මා නික්ම ගියාට පසුව තරුණ යුවලට ප්‍රතෙක් ඉපදුණේය. ලේලිය කියු කට කථාවක් තැන්දම්මාට අසන්ට ලැබුණි. එනම් “මගේ තැන්දම්මා තිතරම මට හිරිහැර කළා. ඇ අප සමග ඉන්නාතුරු කිසි යහපතක් සිදුවුණේ නැ. ඇ ගියා විතරයි අපට මේ සතුට දායක සිදුවීම වුණා.”

මේ ආරංචියෙන් කේපයට පත් තැන්දම්මා මෙසේ කීවාය. “තම ස්වාමීයාගේ මව ගෙදරින් එලවා දුම්මාට පසුව ගෙදර හොඳ සිදුවීම වෙනවා නම් ධර්මීෂ්ටකම මේ ලොවින් තැතිවී ගියා විය යුතුය.”

ඉක්බිති මව මෙසේ මුර ගැටාය. “දැන් ඉතින් අප මේ ධර්මිෂ්ටකමේ මළගම පැවත්විය යුතුයි.” උමතු ගැහැණියක මෙන් සුසාන හුමියට ගිය ඇය අවමංගලයක් පැවත්වීමට සූදානම් වුවාය.

මේ බව ඇසු ඉන්ද දෙවියා ඇස් ඉදිරිපිට පහළ වී ඇයට කරුණු තේරුම් කරදීමට තැන් කළත් පලක් වුයේ නැත.

එච්ච් ඉන්ද දෙවියා ඇයට මෙසේ කිවේය. “එහෙනම් මම ඒ මවත් දරුවාත් පුළුස්සා දමන්නම්. එතකොට ඔබ තංප්තිමත් වෙනවා දී?”

එය ඇසු නැන්දම්මා සිය වරද වටහා ගෙන තම කෝපය ගැන සමාව ඉල්ලුවාය. මවගේ හා දරුවාගේ ජීවිත බේරා දෙන ලෙස ඉන්ද දෙවියාගෙන් අයැද සිටියාය. මේ වේලාවේදීම තරුණ බිරිය හා ස්වාමියා මහඟ කාන්තාවට තමන්ගෙන් සිදුවුන අසාධාරණය ගැන තේරුම් ගෙන ඇය දැකීමට සුසාන හුමියට පැමිණියහ. ඉන්ද දෙවියා ඔවුන් මිතු කළ අතර ඉක්බිති සැමදෙනම ප්‍රීතිමත් පවුලක් ලෙස කල් යැවුහ. තමන්ම ධර්මිෂ්ට හාවය ඉවත නොදමන්නේ නම් එය තවදුරටත් සඳහටම නැති නොවන්නේය.

ධර්මීන්ට භාවය ඉදහිට අතුරුදුන් වන බව පෙනී ගියත් එය නැති වී නොයයි. එවැන්නක් පෙනී යන්නේ එය යමෙකුගේ සිත් තුළින් ඉවත්ව යන විටය.

නොපැහෙන සිත් නිතරම විපත් ගෙන දෙයි. ඉතා සූල් වැරදි අවබෝධයක් මහත් විනාශයකට මග පාදාලිය හැකිය. මෙය පවුල් ජීවිතයේදී විශේෂයෙන් සැලකීමට ගත යුතුය.

6. පවුල් ජීවිතයේදී එදිනෙදා වියහියදම් මතා සැලකිල්ලේන් කළ යුතුය. උත්සාහවන්ත් කුහුණුවන් හා කඩිසර මේ මැස්සන් මෙන් පවුල් සැම සාමාජිකයෙකුම වෙර වැයමින් කටයුතු කළ යුතුය. කිසිවකු අන්‍යායකුගේ මහන්සිය ගැන විශ්වාසය තබා නොසිටිය යුතුය. අන්‍යායන්ගේ පරිත්‍යාගයන් බලාපොරොත්තු නොවිය යුතුය.

අනික් අතින් තමන් හරිහම්බ කළ දේ පවා සම්පූර්ණයෙන්ම තමාගේ යැයි නොසැලකිය යුතුයි. ඉන් කොටසක් අන්‍යායන් සමග බෙදා ගත යුතුවේ. කොටසක් හඳුසියකදී ගැනීමට ඉතිරි කර ගත යුතුයි. කොටසක් ප්‍රජා අවශ්‍යතා සඳහා වෙන් කළ යුතුයි. කොටසක් ආගමික ගුරුවරුන්ගේ ප්‍රයෝගනය සඳහා කැපකළ යුතුය.

මේ ලොව ඇති කිසිදේයක් පුදෙක්ම තමාගේම යැයි කිව නොහැකි බව නිතර සිහියේ තබාගත යුතුයි. කෙනෙකු වෙතට එන

යම් කිසිවක් තිබේ නම් එය එන්නේ හේතුප්‍රත්‍යායන්ගේ සම්බන්ධය අනුවය. එය තමා වෙත තබාගත හැක්කේ තාවකාලිකවයි. එබැවින්, එය ආත්මාරුපකාමී ලෙස තොටැදැගත් අරමුණු උදෙසා පාවිච්චි තොකළ යුතුය.

7. උදයන රුතුගේ බිසවක් වූ සාමාවනී සිවුරු පන්සියයක් ආනන්ද හිමිව පූජා කළ පසු උන්වහන්සේ ඒවා මහත් සතුරින් භාරගත්හ.

මේ බව අසා ආනන්ද හිමියන්ගේ අවංක භාවය ගැන සැක කළ රුතුමා උන්වහන්සේ වෙත ගොස් මේ සිවුරු 500 ට කුමක් කරන්ට යන්නේදි උන්වහන්සේගෙන් විමසිය.

ଆනන්ද තෙරණුවෝ මෙසේ කිහි. “බොහෝ හික්ෂුන් ඉන්නේ වැරහැලිවලිනි. මම ඔවුන් අතර මේවා බෙදුමි.”

“පරණ සිවුරුවලින් ඔබ කුමක් කරන්නේ දේ?”

“ඒවායින් අපි ඇදාඛිතිරිලි සාදමු”

“පරණ ඇදා ඇතිරිවලින් කුමක් කරන්නේ දේ?”

“අපි කොට්ට උර සාදමු.”

“පරණ කොට්ට උරවලින් කුමක් කරන්නේ දේ?”

“අපි බිමි කළාල සාදමු.”

“පරණ බිම කළාලවලින් කුමක් කරන්නේ ද?”

“අපි පාඩිස්නා සාදමු”

“පරණ පාඓස්නාවලින් කුමක් කරන්නේ ද?”

“අපි බිම තෙතමාත්තු කරන රෙදිවලට ගනිමු.”

“පරණ තෙත මාත්තු කරන රෙදිවලින් කුමක් කරන්නේ ද?”

“මහරජතුමනි, අපි ඒවා ඉරා මධ්‍යිනි තවරා පංසලේ බිත්තිවල මැටි ගැමට යොදමු.”

අපට පූජාකරන සැම ද්‍රව්‍යයක්ම ප්‍රයෝජනවත් වන අයුරින් හොඳ සැලකිල්ලෙන් පාවිචි කළ යුතුය. මක්නිසා ද යත් ඒවා අපගේ නොවේ. ඒවා අපට තාවකාලිකව පවරා ඇතිදේය.

8. ස්වාමියා හා භාය්‍යීව අතර සම්බන්ධය ඇතිවී තිබෙන්නේ භුදේක් ඔවුන්ගේ සැප පහසුව සඳහාම නොවේ. එක් නිවසක් තුළ භුදු ගාරීරික එක්වීමකට වඩා ගැහුරු වැදගත්කමක් එහි ඇත. ඔවුන් දෙදෙනා සිය ඇසුරෙහි ඇති සම්ප බවින් උතුම් දහමෙහි සිය සිත් ප්‍රගුණ කිරීමට එකිනෙකාට උදව් කළ යුතුය.

”හොඳම යුවල” යයි කියනු ලැබූ එක් මහදු යුවලක් වරක් බුදුන්වහන්සේ හමුවට පැමිණ මෙසේ කිහ. “බුදුන්වහන්ස, අප කුඩා කාලයේදීම දැන හැඳිනගෙන විවාහ වුණෙමු. කිසිමදාක සතුට මුවාකරන වලාවක් නොදිරීමු. අපට ඊළග ආත්මයේදීත් විවාහ විය හැකිදියි පවසනු මැනවි.”

ඒවිට බුදුහු මේ නැණවත් පිළිතුර දුන්හ. “ඔබ දෙන්නාටම එකම ප්‍රමාණයේ ගුද්ධාවක් තිබේ නම්, සමාන ලෙස ධර්මය ද අසන්නේ නම්, සමාන ලෙස පරිත්‍යාගය ඇත්නම්, සමාන ප්‍රයාචාර ද තිබේ නම් ඔබ දෙදෙනා ලබන ආත්මයේ දී ද එම සිත්ම ලබනු ඇතේ.”

9. බුද්ධත්වය කරා ඇති මගහි ස්ත්‍රී පුරුෂ හේදයක් තැක. ගැහැනියක් බුද්ධත්වය පැනීමට තීරණය කළාත් ඇය සත්‍ය මාර්ගයෙහි විරවරිය වන්නේය.

ප්‍රසේන්ජ්‍ය රජුගේ දියණිය වූද, අයෝධ්‍යා-රජුගේ බිසව වූ ද මල්ලිකා එවැනි විරවරියක වූවාය. ඇය තුළ ගාන්තිනායකයාණන්ගේ ධර්මය කෙරෙහි මහත් හක්තියක් පැවතුණි. ඇය උන් වහන්සේ ඉදිරියේදී පහත සඳහන් දස විඛ ප්‍රතිඵාන් කළාය.

“බුදුරජාණන්වහන්ස, බුද්ධත්වයට පත්වන තුරු මම උතුම් ශිලය නොබැඳීමි. මට වඩා වයස් වූ අය ඉදිරියේ උඩා නොවෙමි. කිසිවකු සමග කෝපයට පත් නොවෙමි.

අන් අය හෝ ඔවුන්ගේ වස්තුව ගැන ඊර්ජ්‍යා නොකරමි. මනසින් හෝ වස්තුවෙන් ආත්මාරාජකාම් බවට පත් නොවෙමි. මා

ලබන දෙයින් අන් අය සතුටු කිරීමට තැන් කරනු විනා ඒවා මා සඳහා රස්කර නොගනිමි.

මම හැම දෙනෙකුම ආචාරීයීව පිළිගනිමි. ඔවුන්ට අවශ්‍ය දෙය දෙමි. ඔවුන්ට කරුණාවන්තව කරා කරමි. ඔවුන් මුහුණපාන දේ ගැන මිස මගේ සැප පහසුව නොසලකමි. පක්ෂපාතී නොවී ඔවුන්ට යහපතක් කිරීමට වැයම් කරමි.

සිරභාරයේ ඩුදකලාවේ ඉන්නාවිට, අසනීපයෙන් වේදනාවේ ඉන්නා විට ඔවුන්ට සහනයක් දීමට සතුටු කිරීමට වැයම් කරමි. හේතු හා නීති ගැන ඔවුන්ට පහදා දී මම එසේ කරමි.

සතුන් අල්ලා ගනිමින් හෝ ඔවුන්ට නපුරු ලෙස සිලකන අය ද සිල් බිඳින අය ද දුටුවිට ඔවුන් දුටුවම් ලැබිය යුතු තම් දුටුවම් කරමි. ඉගැන්විය යුතු තම් උගැන්වමි. ඔවුන් කළ ක්‍රියා වෙනස් කිරීමට හෝ ඔවුන්ගේ වැරදි නිවැරදි කිරීමට මට හැකි උපරිම උත්සාහය දරමි.

මම නිවැරදි ධර්මයට ඇහුමිකන් දීමට අමතක නොකරමි. මක්නිසා ද යත් එයට ඇහුමිකන් නොදෙන්නා හාත්පස වෙළාගෙන ඇති සත්‍යයෙන් ඇත්වන බැවිනි. බුද්ධත්වයේ වෙරළට ලංචීමට අසමත් වන බැවිනි.”

දුගී ජනයා මුදවා ගැනීම පිණිස ඇස පහත සඳහන් ප්‍රාථමික තුන කළාය. “මුලින්ම සැමදෙනාම සාමකාමී කරන්ට වැයම් කරමි. මේ ප්‍රාථමික මා විශ්වාස කරන හැරියට මට කෙබඳ ජ්විතයක් මින් ඉදිරියට ලැබුණත් එය යහපත් බවේ මූලය වී හොඳ ඉගැන්වීමක ප්‍රයාව කරා ව්‍යාප්ත වනු ඇත.

දෙවනුව මම හොඳ ඉගැන්වීමේ ප්‍රයාව ලත් පසුව වෙහෙස නොබලා හැමදෙනාටම උගන්වම්.

තන්වෙනුව මම සත්‍ය ඉගැන්වීම ආරක්ෂා කරමි. මගේ ජ්විතය, ගරීරය හෝ දනය කැපකර හෝ එය රකිති.”

පවුල් ජ්විතයක සැබැඳු වැදගත්කම වන්නේ බුද්ධත්වය වෙත ඇති මගහිලා එමගින් ලැබෙන අනෙකාත්‍ය මෙයින් හා ආධාරයයි. ගැහැණියක බුද්ධත්වය සෙවීමේ අදහස ඇතිව එම ප්‍රතිඵා හා ප්‍රාථමික ඇති කර ගතහොත් මල්ලිකා වැනිම උසස් බුද්ධ ග්‍රාවිකාවක් විය හැකිය.

දෙවනි පරිච්ඡේදය

බඳ්ධ හූමියක් ගොඩ නැගීම

I

ගාවක සමාජයේ සමගිය

- සම්පූර්ණ අදුරෙහි නිමග්න වූ, නොයෙක් සතුන් සමුහයක් අන්ධ ලෙස රස්කන පාලු දේශයක් ගැන සිතෙහි මවා ගනිමු.

ස්වභාවයෙන්ම ඔවුන් තැකි ගෙන්නවා ඇත. රාත්‍රීයේදී එකිනෙකා හඳුනා නොගනිමින් ඔබ මොඛ දුවතු ඇත. නිතරම එහි පාලුව හා නොසන්සුන්කම පවතිතු ඇත. ඇතතෙන්ම මෙය සානුකම්පික ද්රේශනයකි.

දැන් අපි මෙසේ මවා ගනිමු. හදිසියේම උසස් මිනිසේකු පත්දමක් ද රගෙන පෙනී සිටියෝත් හැම දෙයම ආලෝකමත් හා පැහැදිලි වතු ඇත.

අදුරු භුද්‍යලාවේ භුන් ප්‍රාණීභු හදිසියෙන්ම බලවත් අස්වැසිල්ලට පත්වතු ඇත. වටපිට බලා එකිනෙකා හැඳිනගෙන සතුවින් සමාගම් පවත්වතු ඇත.

මෙම “පාල දේශය” යන්නෙන් අදහස් වන්නේ අවිද්‍යා අන්ධකාරයේ ගැලී පවතින මත්‍යාජ්‍ය ලෝකයයි. සිය සිත්හි ප්‍රයුෂාලෝකය නොමැතිව සැරිසරන සත්වයෝ භුද්‍කලාවෙන් හා බ්‍රියෙන් පසුවෙති. ඔවුනු තනිව ඉපදි තනිව මිය යති. තමන් සමග එකට ස්වත්වන මිනිසුන් සමග සාමයෙන් එකමුතුව ඇසුරු කරන්නේ කෙසේදයි ඔවුනු නොදැනිති. ඔවුනු දොම්බසින් හා බ්‍රියෙන් පසුවෙති.

“පන්දමක් රැගත් උතුම් මිනිසා” යනුවෙන් අදහස් වන්නේ මිනිස් වෙස ගත් බුද්ධත්වහන්සේය. උතුවහන්සේ ප්‍රයුවෙන් හා කරුණාවෙන් ලෝකය ආලෝකමත් කරති.

මෙම ආලේපකයෙන් මිනිස්සු තමන් ගැන මෙන්ම අන් අය ගැන ද දැන ගනිති. මිනිස් සහෝදරත්වය මෙන්ම සාමකාමී සම්බන්ධතා සමාගමයන් ඇතිකර ගැනීමට සතුවුවෙති.

දහසක් මිනිසුන් සමාජයක ජීවත් වනු ඇත. තමුන් ඔවුන් එකිනෙකා දැන හැඳින එකිනෙකා ගැන අනුකම්පා දක්වන තුරු එය සැබැටි සහෝදරත්වයක් තොවනු ඇත.

සැබැඳු සමාජයක් එය ආලේංකමත් කරන ශ්‍රද්ධාවෙන් හා ප්‍රයාවෙන් යුත්ත වේ. එහි මිනිස්සූ එකිනෙකා දැන හඳුනති. විශ්වාස කරති. එහි සමාජමය එකමුතු බවක් පවතියි.

අැත්තෙන්ම සැබැඳු සමාජයක හෝ සංවිධානයක ජ්‍යෙෂ්ඨ හා නියම අර්ථය සම්ඟියයි.

2. සංවිධාන වර්ග තුනක් ඇත. පළමුව බලවත් නායකයන්ගේ බලය, වස්තුව හා ආධිපත්‍යය මත සංවිධාන වන ජ්‍යෙෂ්ඨ.

දෙවනුව සාමාජිකයන්ගේ පහසුව වෙනුවෙන් සංවිධාන වන ඔවුන්ගේ සතුටට හේතුවන තාක් කල් හා ඔවුන් අරගල තොකරන තුරු පවතින සංවිධානයි.

තුන්වෙනුව යම් යහපත් ධර්මයක් කේත්දී කරගෙන සමඟිය එහි ජ්‍යෙෂ්ඨ කරගෙන සංවිධානය වන ජ්‍යෙෂ්ඨ.

අැත්තෙන්ම තුන්වෙනුව එනම් අන්තිමට සඳහන් කළ වර්ගය පමණක් සැබැඳු සංවිධානයයි. මක්නිසා ද එහි සාමාජිකයෝ එක අධ්‍යාත්මයකින් යුත්ත වෙති. එක්සත් බව හා විවිධ ආකාර

ගුණධර්මයන් එයින් පහළ වෙයි. එවැනි සංචාරකයක එකමුතුකම සන්තුෂ්ටිය හා සතුට පවතී.

බද්ධත්වය කන්දකට වහින වැස්සක් වැන්ත. එහි ජලය කුඩා දියපාරවල්වලට වැටී දිය ඇලවල්වලට ද ඉන්පසුව ගංගාවලට ද අන්තිමේ ද මුහුදට ද ගලා බසී.

උතුම් දේශනා නැමැති වැස්ස මිනිසුන්ගේ තත්ත්වයන් හා අවස්ථාවන් ගැන නොසලකා ඔවුන් මතට සමානව වැටෙයි. එය භාරගන්නා අය කුඩා පිරිස් ලෙසට එකතු වෙති. පසුව සංචාර සැදී සමාජයක් බවට පත්වී බුද්ධත්වය නැමැති මහා මුහුදට පත්වෙති.

මෙම මිනිසුන්ගේ සිත් ජලය හා කිරී මෙන් මිශ්‍ර වෙයි. අවසානයේදී සාමකාමී සහෝදරත්වයක් ලෙස සංචාරය වෙයි.

මෙසේ සැබැඳු ධර්මය පරිපූරණ සංචාරයක මූලික අවශ්‍යතාවය වෙයි. මූලින් කි ලෙස එය ජනයා එකිනෙකා හඳුනාගන්නා එළියයි. එකිනෙකාට ගැලපෙන ලෙස සකස් වන්නේත් ඔවුන්ගේ සිතිවිලිවල රජුපරාජ තැන් සුමට කර ගන්නේත් එමගිනි.

මෙසේ බුද්ධත්වහන්සේගේ පරිපූරණ ධර්මය මත සිදෙන සංචාරය ග්‍රාවක සමාජයක් ලෙස හැඳින්විය හැකිය.

මුතුන් එම ඉගැන්වීම් පිළිපැද ඒ අනුව සිය සිත් ප්‍රහුණු කළයුතුය. මෙසේ න්‍යායාත්මකව බලන කළ බුද්ධත්වහන්සේගේ ග්‍රාවක සමාජයට සියලුදෙනාම අයත් වේ. නමුත් ඇත්තෙන්ම සමාන ගුද්ධාවක් ඇත්තෙක්ම එහි අනුගාමිකයෝ වෙති.

3. බුද්ධත්වහන්සේගේ ග්‍රාවක සමාජයෙහි ආකාර දෙකක අනුගාමිකයෝ වෙති. එක් වර්ගයක් නම් ගිහි අනුගාමිකයන්ට ධර්මය උගන්වන අයයි. අනෙක් වර්ගය නම් එම ගුරුවරුන්ට සිව්පසය පූජා කරන අයයි. මේ දෙපිරිස එක්ව ධර්මය නොනැසී පවතින සේ ව්‍යාප්ත කරති.

ග්‍රාවක සමාජය සම්පූර්ණවීමට නම් එහි සාමාජිකයන් අතර මනා සම්ගියක් තිබිය යුතුය. ගුරුවරු අනුගාමිකයන්ට උගන්වති. අනුගාමිකයෝ ගුරුවරුන්ට ගරු කරති. මෙසේ මුතුන් අතර සම්ගියක් පවතී.

බුද්ධත්වහන්සේගේ ග්‍රාවක සමාජයේ සාමාජිකයන් අනෙකුත් සම්සභායකයින් සමග එක්ව ජීවත්වන්නට සතුවුවෙමින්

ආධ්‍යාත්මයෙන් එක්කෙනෙකු බවට පත්වීමට උත්සාහ දරමින් සෙනෙහෙබර අනුකම්පාචකින් එකිනෙකා ඇසුරු කළ යුතුය.

4. ග්‍රාවක සමාජයක් සමගියට යොමු කිරීමට උදව්වන කරුණු 6 ක් ඇත. පලමුව කතාබහේදී විශ්වාසවන්තකමයි. දෙවනුව ක්‍රියාවල විශ්වාසවන්ත හා අනුකම්පාසහගත බවයි.. තුන්වෙනුව ආධ්‍යාත්මයේ විශ්වාසවන්ත හා අනුකම්පා සහගත බවයි. සතරවෙනුව පොදු දේපල සමාන ලෙස බෙදා ගැනීමයි. පස්වෙනුව එකට නිරමල ගික්ෂාපද පිළිපැදිමයි. සයවෙනුව සියල්ලන්ටම නිවැරදි දෘශ්ටීන් තිබීමයි.

මේවා අතුරින් සයවැනිව කී සියල්ලන්ටම නිවැරදි දෘශ්ටීන් තිබීම යන්න එහි න්‍යාශ්ටීය බඳුය. අනික් කාරණා පහ එහි වටේ වෙලි ඇත.

ග්‍රාවක සමාජය සාර්ථක වීමට නම් සත්වදැරුම් නීති ගොනු දෙකක් ඇත. ඉන් පලමුවැන්න ගොනුවක් ලෙස මෙසේ දැක්විය හැකිය.

(1) ධර්මය ඇසීමට හා සාකච්ඡා කිරීමට ඔවුන් නිතර එකට රස්විය යුතුයි.

- (2) ඔවුන් එකිනෙකාට ගරු කරමින් නිදහසේ හැකිරිය යුතුයි.
- (3) ඔවුන් ධර්මයට ගොරවාදර දැක්වීය යුතුය. විනයට ගරු කළ යුතුය. ඒවා නොවෙනස්ව තබාගත යුතුය.
- (4) වැඩිහිටි හා ලදරු සාමාජිකයන්ට ආචාරයීලිව සංග්‍රහ කළ යුතුයි.
- (5) ඔවුන් අවංකකම හා ගොරවය සිය පැවැත්මේ ලක්ෂණයක් කරගත යුතුයි.
- (6) ඔවුන් තිසල තැනක හිඳ සිය සිත පිරිසිදු කරගත යුතුයි. එය තම ප්‍රයෝගනයට ගැනීමට පෙර අනුයයන්ට දනය කළ යුතුයි.
- (7) ඔවුන් හැමදෙනාටම අලේම කළ යුතුය. අමුත්තන්ට හඳුනාගම්ව සංග්‍රහ කළ යුතුයි. රෝගීන් කරුණාවෙන් සැනසිය යුතුයි.

මේ නීති පිළිපදින ග්‍රාවකයා කිසි දිනක නොපිරිහෙයි.

දෙවැනි ගොනුව නම්, පෙරද්ගලික වශයෙන් එකිනෙකා

- (1) නිර්මල ආධ්‍යාත්මයක් පවත්වා ගත යුතුය. බොහෝ දෙය බලාපොරොත්තු නොවිය යුතුය.
- (2) අවංක බව තබා ගනිමින් තණ්හාව දුරු කළ යුතුය.
- (3) ඉවසිලිමත් විය යුතුය, වාද නොකළ යුතුය.
- (4) සම්පූලාප නොදොඩා නිහඩව සිටිය යුතුය.
- (5) නීතින්ට යටත්විය යුතු අතර, අහංකාර නොවිය යුතුයි.
- (6) සම මතසක් පවත්වා ගත යුතු අතර, විවිධ ඉගැන්වීම් පිළිනොපැදිය යුතුය.
- (7) එදිනේදා ජීවිතයේදී පිරිමැස්ම හා සකසුරුවම් සහිත විය යුතුය.

ග්‍රාවක සමාජයේ සාමාජිකයේ මේ නීතින් පිළිපදිත් නම් එය කළක් පවතින අතර කිසි දිනක නොපිරිහෙයි.

5. ඉහත සඳහන් පරිදි ග්‍රාවක සමාජය එහි හරය වශයෙන් සම්ගිය රැකිය යුතුය. මේ නිසා සම්ගියක් නොමැති නම් එය ග්‍රාවක සමාජයක් ලෙස සැලකිය නොහැකිය. සැම සාමාජිකයෙකුම හේදයකට හේතුවක් ඇති නොවන ලෙසට වගබලා ගත යුතුයි. හේදයක් ඇතිවීමට යන්නේ නම් හැකි ඉක්මනින් එය වලක්වා ගත

පූතුයි. මක්නිසා ද යත් මිනෑම සංවිධානයක් විනාශ කර දැමීමට එයට හැකි බැවිනි.

ලේ පැල්ලම් ලෙසින්ම සෝදා ඉවත් කළ නොහැකිය. අමනාපය තවදුරටත් අමනාප දැක්වීමෙන් තුරන් කළ නොහැක. අමනාපය තුරන් කළ හැක්කේ එය අමතක කර දැමීමෙනි.

6. එක් කලෙක දිසිනි නමින් යුත් රජේක් සිටියේය. බුහ්මදත්ත නම් සටන්කාම් අසල්වැසි රජේක් මේ රුණුගේ දේශය ආක්‍රමණය කළේය. දිසිනි රුණු තම බිරිද හා දරුවා සමග කළක් සැයැවී සිටියාට පසුව අල්ලා ගන්නා ලද නමුත් දරුවා වාසනාවට බේරුනි.

කුමාරයා තම පියා බේරා ගැනීමට උත්සාහ කළත් එය ව්‍යරුද්‍ය විය. සිය පියාට මරණ දැඩුවම පමුණුවන දිනයේ කුමාරයා ද වෙස්වලාගෙන එම ස්ථානයට ගියත් කුරිරු ඉරණමකට හසුවූ තම පියා මරණ දැඩුවම ලබන සැටි, බලා සිටිනු මිස කිසිවක් කළ නොහැකි විය.

පිරිස අතරෙහි තම පූතුයා සිටිනු දුටු පියා තමාටම කියා ගන්නා ලෙස මේ වදන් තෙපලිය. "බොහෝ කල් සොයන්න. කළබල වී කියා කරන්න එපා. අමනාපය දුරුකර ගත හැක්කේ එය අමතක කර දැමීමෙන් පමණකි."

පසුව කුමාරයා දිගුකළක් තිස්සේ පළිගැනීමට මාන බලමින් සිටියේය. අවසානයේ දී ඔහුට බ්‍රහ්මදත්ත රුණුගේ මාලිගයේ සේවකයෙකු ලෙසට රැකියාවක් ලැබුණි. ඔහු රුණුගේ සිත ද දිනා ගත්තේය.

රුණු ද්‍රිජිත්‍යමේ හිය ද්‍රිජිත්‍ය කුමාරයා පළිගැනීමට අවස්ථාවක් බලා සිටියේය. සිය ස්වාමියා පාඨ ප්‍රදේශයකට රැගෙන යාමට කුමාරයාට හැකිවිය. බලවත් විඛාවට පත්ව සිටි රුණුමා කුමාරයාගේ උකුලේ හිස තබා නිදා ගත්තේය. එසේ කළේ කුමාරයා ගැන සම්පූර්ණ විශ්වාසය තබා සිටි බැවිනි.

කුමාරයා සිය කිනිස්ස ඇදි එය රුණුගේ බෙල්ලට තැබු මුත් මදක් පැකිලුණේය. තම පියා මරණ මොහොතේදී කියු වදන් ඔහුගේ සිහියට තැගුණි. තැවත ද උත්සාහ කළත් ඔහුට රුණු මැරිය නොහැකි විය. හඳුනීයේම නින්දේන් පිබිදුණු රුණු දිසිති රුණුගේ පුතා තමා මරන්නට තැත් කරනු සිනෙන් දුටු බව පැවසීය.

මෙහිදී කිනිස්ස අතට ගත් කුමාරයා වහා රුණු අල්ලාගෙන එම කුමරා තමා බවත්, තම පියා මැරැසි පළිය ගැනීමට කාලය එළඹී ඇති බවත් පැවසීය. එහෙත් ඔහුට මෙය කළ නොහැකි විය. කුමාරයා කිනිස්ස බිම දමා රුණු ඉදිරිපිට දණ තැමුවේය.

කුමාරයාගේ මේ කතාව සහ ඔහුගේ එය රුපුගේ අවසන් වවන ඇසු රූතුමා ඉන් බලවත් කැළඹීමට පත්ව කුමාරයාගෙන් සමාව අයදි සිටියේය. පසුව එම රාජධානිය කුමාරයාට තැවත පවරණ ලදී. මේ රටවල් දෙක අතර දිගු කළක්ම සමගිය පැවැතියේය.

දිසිනි රුපුගේ අවසන් වවන වූ “දිගු කළක් සොයන්න එපා” යනු “අමනාපය දිගුකළක් තබා ගන්න එපා” යනුයි. “ඉක්මන් වන්න එපා” යනු “මිතුකම ඉක්මනින් නොකැඩිය යුතුයි” යනුයි.

අමනාපය අමනාපයෙන් තංපේතිමත් කළ නොහැකිය. එය දුරුකළ හැක්කේ අමතක කර දුම්මෙන් පමණි.

නිවැරදි දහමක සමගිය මත පදනම වූ ග්‍රාවක සහෝදරත්වයක් තුළ සිටින සැම සාමාර්ශකයෙකුම මෙම කතාන්තරයේ සාරය සැමවිට අගය කළ යුතුයි.

බුද්ධන්වහන්සේගේ ග්‍රාවකයින් පමණක් නොව සියලුදෙනාම මේ සාරය අගය කළ යුතුයි. එදිනෙදා ජීවිතයේදී ර්ට අනුකූලව කියා කළ යුතුයි.

II

බුදුන්වහන්සේගේ හූමිය

1. මින් පෙර ද විස්තර කරන ලද පරිදි ග්‍රාවක සමාජයක් බුද්ධ ධර්මය පත්‍රරුවා හැරීමේ හා සාමයෙන් ජීවිත්වීමේ සිය යුතුකම අමතක නොකරන්නේ නම්, එය ස්ථීර ලෙස තව තවත් පැතිරි යනු ඇත. එමෙන්ම එහි ඉගැන්වීම් වචාත් පැතිරි යනු ඇත.

මින් අදහස් වන්නේ තවත් බොහෝ දෙනා බුද්ධත්වය පතන බවයි. එනම් අවිද්‍යාවේ හා කාමයේ යක්ෂයා විසින් මෙහෙයවනු ලබන තණ්හාවේ ද්වේෂයේ හා මෝහයේ පවිටු සේනා පසු බසින බවත් ප්‍රයාව ආලෝකය ගුද්ධාව හා සන්තුෂ්ථීය අධිපති වන බවත්ය.

යක්ෂයාගේ රාජ්‍යය තණ්හාව අන්ධකාරය අරගල සටන්, කඩු හරණ, ලේ වැශීරීම් මෙන්ම රීරෘපාව, අගතිය, වෙටරය, රවටීම, වාටුව, තිවට හාවය, රහස් බව සහ බැනීම්වලින් පිරි ඇති තැනකි.

එම රාජ්‍යයට ප්‍රයාවේ ආලෝකය පතිත වී කරුණාවේ වර්ෂාව වැටී ගුද්ධාව මුල් ඇද ප්‍රීතියේ මල්වල සුවද විහිදුවනවා

යැයි සිතන්න. එවිට යක්ෂයාගේ එම රාජ්‍යය බුද්ධන්වහන්සේගේ නිරමල භූමිය බවට හැරෙනු ඇත.

වසන්තය පළගම එන බව කියන අත්තක පිපුණු මල් කිපයක් හා සිහිල් සුලගක් මෙන් මිනිසේකු බුද්ධත්වය ලබන විට තණකාල ගස් කදු පන්ති ගංගා හැම දෙයම නව ජ්වයකින් පණ ගැසෙන්ට පටන් ගතියි.

මිනිසාගේ සිත පවිත්‍ර වන විට ඔහුගේ වට්පටාව ද පවිත්‍ර වේ.

2. සැබැඳු ධර්මය පවතින රටක වාසය කරන හැම කෙනෙකුටම නිරමල හා නිසල සිතක් ඇත. ඇත්තෙන්ම බුද්ධන්වහන්සේගේ කරුණාව නිරායාසයෙන්ම හැමදෙනාටම යහපතක් කරයි. උන්වහන්සේගේ ආලෝකමත් අධ්‍යාත්මය ඔවුන්ගේ සිත් තුළින් සියලු කෙලෙස්මල පලවා හරියි.

නිරමල සිතක් ඉක්මණින්ම ගැහුරු සිතක් බවට පත් වෙයි. එය ආර්ය මාර්ගයට සරිලන සිතකි. එය දැන්දීමට ආසා කරන සිතකි. එය සිල් රැකිමට කැමැති සිතකි. ක්ෂාත්තිවාදී සිතකි. එය උද්‍යෝගීමත්, ගාන්ත, ප්‍රයුෂම්පන්න, කාරුණික සිතකි. එය මිනිසුන් නිපුණ ලෙස බුද්ධත්වය කරා මෙහෙයවන සිතකි. මෙසේ බුද්ධ භූමිය නිරමාණය කරනු ලබන්නේය.

අමුදරුවන් සමග වසන ගෙය බුද්ධන්වහන්සේ වැඩ සිටින නිවසක් බවට පත් වේ. එමෙන්ම සාමාජික විෂමතාවලින් දුක් විදින රටක් යාතිත්වය තමැති ජ්වයෙන් පිරුණ පිරිසක් සිටින රටක් බවට පත් වේ.

ලේ පැල්ලම් ඇති රන් මාලිගයක් වුව බුද්ධන්වහන්සේ රඳන තැනක් තොවේ. එහි ස්වාමියාගේ සිත නිර්මල නම් වහලයේ සිදුරුවලින් හඳුවළිය එන ප්‍රං්ඡි පැලක් වුව ද බුද්ධන්වහන්සේ රඳන තැනක් බවට පත් වේ.

බුද්ධ භූමියක් එක් තනි පුද්ගලයෙකුගේ නිර්මල මනසින් ඇරුණුණන් එම තනි නිර්මල සිත ග්‍රාවක සමාජයක් තුළ සියලු කුළාති සිත් ඒ කරා අදියි. බුද්ධන්වහන්සේ කෙරෙහි ඇති ග්‍රද්ධාව තනි පුද්ගලයෙකුගෙන් පවුලටත් පවුලෙන් ගමටත් ගමින් තගරයන්ටත් තගරයෙන් පුරවරයන්ටත් පුරවරයන්ගෙන් දේශයන්ටත් අවසානයේ මූල ලොවටත් පැනීම් යයි.

ඇත්තෙන්ම බුද්ධ භූමිය ගොඩනගන්නේ ධර්මය පැනීමේ විශ්වාසවන්ත භාවය හා උදෙසාගීමත් භාවය විසිනි.

3. නිසැකයෙන්ම එක් දෂ්ඨ්ටී කෝණයකින් බැලුකළ තණ්හාව අසාධාරණත්වය හා ලේ වැගිරීමෙන් යුත්ත මේ ලොව යකුන්ගේ

ලොවක් ලෙස පෙනෙනු ඇත. එහෙත් මිනිසුන් බුදුන්වහන්සේගේ බුද්ධත්වය විශ්වාස කරන්ට පටන්ගන්නා විට ලේ කිරී බවට හැරෙනු ඇත. තණ්හාව දියාව බවට පත්වනු ඇත. එකල්හි යක්ෂයාගේ භූමිය බුදුන්වහන්සේගේ නිරමලත්වයේ භූමිය බවට පත්වනු ඇත.

එක් ප්‍රංශි හැන්දකින් මුහුද හිස් කළ තොහැකිය. එහෙත් ආත්ම ගණනාවක් තුළදී හෝ එය කරන්ට අධිෂ්ථාන කරගතහාත් අන්න එවැනි සිතකි බුදුන්වහන්සේගේ බුද්ධභාවය ලබා ගැනීම පිණිස අවශ්‍ය වන්නේ.

බුදුනු අනිත් වෙරලේ වැඩ වසන සේක. එනම් තණ්හාවෙන්, ද්වේෂයෙන්, මුලාවෙන්, දුකෙන් හයෙන් තොර උන්වහන්සේගේ බුද්ධත්වය තැමැති ලොවයි. එහි ඇත්තේ ප්‍රයාවේ ආලෝකය හා කරුණාවේ වර්ෂාව පමණි.

එය සාමයේ භූමියයි. දුක් වේදනාවන්ගෙන් පෙළෙන අයට එය පිහිටි. ධර්මය පතුරුවන්නන්ට විවේකයක් ගැනීමට ඇති විවේක ස්ථානයකි. එහි අසීමිත ආලෝකය හා සදාකාලික ජීවිතය පවතියි. මේ දෙවිලොව වෙත යන්නේ මුලාවෙන් පිරි ලොවට ආපසු කිසිදා තොජති.

අැත්තෙන්ම සියලු මත්‍යාප්‍ර වර්ගයාගේ ගමනාන්තය වන මෙම ගුද්ධ හුමියෙහි බුද්ධිය තැමැති මල් සුවදින් සුළග සුවදවත් කරන අතරත ගුද්ධ වූ ධර්මය කුරුලේලන් විසින් ගායනා කරනු ලැබේ.

4. මේ ගුද්ධ වූ හුමිය විවේක සුවයක් ගැනීමට ඇති තැනක් මිස අලස බව ඇති තැනක් නොවේ. එහි සුවදැති මල් යහන් අලස උදාසීන භාවය සඳහා නොව විවේකය හා ප්‍රබෝධමත් වීම උදෙසාය. තැකිවී ගිය බලය තැවත ලබාගෙන ප්‍රබෝධයෙන් යුතුව බුද්ධත්වයෙහි බුදුන්වහන්සේගේ ධර්මදාත මෙහෙය පවත්වාගෙන යාම උදෙසාය.

බුදුන්වහන්සේගේ ධර්මදාත මෙහෙය සඳාකාලිකය. මිනිසුන් ජ්‍යෙෂ්ඨත්වන තුරු සත්ව ලෝකය පවතිනතුරු ආත්මාරාකාමී හා දුෂ්චරිත් සිත් තම ලෝකය හා සිදුවීම් නිරමාණය කරනතුරු උන්වහන්සේගේ ධර්මදාත මෙහෙය අවසන් වන්නේ තැත.

බුදුන්වහන්සේගේ දරුවෝ අමිත බුදුන්වහන්සේගේ මහත් බලයෙන් ගුද්ධ වූ හුමිය තරණය කළේ තැවතත් තමන් සිටි තවමත් බැඳීම් පවතින හුමියට ආපසු ඒමට ආගාකළ හැකිය. එහි ඔවුන් බුදුන්වහන්සේගේ ධර්මදාත මෙහෙයෙහි සිය කොටස ඉටුකරනු ඇත.

කුඩා ඉටිපත්දමක එලියෙන් තවත් ඉටිපත්දමක් ආදී ලෙස එය දල්වා ව්‍යාප්ත කළ හැකිය. එසේම බුදුන්වහන්සේගේ කරුණාවේ අලෝක එක් සිතකින් තවත් සිතකට අනත්තව ව්‍යාප්ත වේ.

බුදුන්වහන්සේගේ දරුවෝ උන්වහන්සේගේ කරුණාවේ ජ්වය අවබෝධ කරගෙන උන්වහන්සේගේ බුද්ධත්වයේ හා නිර්මලත්වයේ කායුෂීය තමන්ගේ දෙයක් බවට කර ගනිති. එය එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට පතුරුවා බුද්ධ භූමිය සඳාකාලිකව පවතින සේ පුෂ්තනීය හාවයට පමුණුවති.

III

බුදුන්වහන්සේගේ භූමියේ කීර්තිය ලද්දේ

1. උදියන රුණුගේ බිසවක වූ සාමාවතී බුදුන්වහන්සේට ඉතාමත් කැපවූ තැනැත්තියක වූවාය.

අද ජ්වත් වූයේ මාලිගයේ ඉතාම ඇතුළත වූ කුටියකය. අද ඉන් පිටතට තොගියාය. එහෙත් ඇයගේ සේවිකාව වූ උත්තරාට

ඉතා නොදු ස්මරණයක් තිබුණි. ඇය එමුද ගොස් බුදුන්වහන්සේගෙන් බණ අසන්නට පුරුදුව සිටියාය.

ආපසු පැමිණ තමන් ඇසු බණ බිසවට කියන බැවින් බිසව සිය බුද්ධිය හා ගුද්ධාව දියුණු තියුණු කරගත්තාය.

රුතුගේ දෙවැනි බිසව පළමු බිසවට ර්‍රේජ්‍යාවෙන් ඇය මරන්නට මාන බලමින් සිටියාය. ඇය රුතුට බොරු ගොතා කිවාය. අන්තිමේදී ඇය විශ්වාස කළ රුතු තම පළමු බිසව වූ සාමාවතී මරන්නට සිතුවේය.

සාමාවතී බිසව රුතු ඉදිරියේ කොතරම් ගාන්ත ලෙස පෙනී සිටියා ද කිවොත් රුතුට ඇයව මරන්නට තරම් දැඩි හදවතක් තොතිබුණි. තමාව පාලනය කරගත් රුතු ඇයව අවිශ්වාස කිරීම ගැන සමාව අයදේ සිටියේය.

දෙවනි බිසවගේ ර්‍රේජ්‍යාව තවත් වැඩිවිය. රුතු පිටත සිටි විටක සාමාවතී සිටි ඇතුළ මාලිගයට ගිනි තැබීමට ඇ නපුරු මිනිසුන් යැවුවාය. ගාන්තිනායකයාණන් වෙතින් ලත් ජ්වය ඇති සාමාවතී ගාන්තව පසුවුවාය. වික්ෂිප්තහාවයට පත්ව සිටි සේවිකාවන් ද තැන්පත් බවට හා ගෙධයීයට පත් කරමින් කිසිදු

හයකින් තොරව සාමකාමීව මිය ගියාය. උත්තරා ඇරූ සමගම ගින්නෙන් පිළිස්සී මිය ගියාය.

සාමාවත් බිසව මෙමතියෙන් යුතු තැනැත්තියක් සහ ඇගේ සේවිකාව වූ උත්තරා ගොඳ සවන්දෙන්තියක් ලෙස බුදුන්වහන්සේගේ ග්‍රාවිකාවන් අතුරින් මේ දෙදෙනා ඉතාම උසස් අයුරින් ගොරව ලබති.

2. බුදුන්වහන්සේගේ මස්සිනා කෙනෙකු වූ ගාක්‍රවංශයේ මහානාම කුමාරයා බුදුන්වහන්සේගේ ඉගැන්වීම කෙරෙහි මහත් ග්‍රද්ධාවක් ඇති කර ගෙන සිටියේය. එසේම ඔහු බුදුන්වහන්සේගේ ඉතාමත් ග්‍රද්ධාවන්ත අනුගාමිකයන්ගෙන් කෙනෙක් විය.

මේ කාලයේදී කෝසල රමේ විරැදික තැමැති දරුණු රේඛක් ගාක්‍රවංශය යටත් කර ගත්තේය. මේ රජු හමුවට ගිය මහානාම කුමාරයා සිය රටවාසීන්ගේ ජීවිත ඉල්ලා සිටියන් රජු ඔහුට ඇහුමිකන් නොදුණි. ඉක්කිනි ඔහු රජුට මෙවැනි යෝජනාවක් කළේය. තමන් ලිඟ ඇති වතුර පොකුණේ ගිලි සිටියදී පලායන සිරකරුවන් පිරිසට පමණක් යැමට ඉඩිමටයි.

මෙයට රුතුමා එකග විය. එසේ එකග වූයේ ඔහුට වතුරේ ගිලි සිටින්ට ඉඩ ලැබෙන කාලය ඉතා කෙටි කාලයක් යැයි

සිතාගෙනය. මහානාම කුමරු වතුරේ ගිලෙනවාත් සමගම මාලිගයේ දොරටුව විවෘත විය. මිනිස්සු ආරක්ෂාව පතා දිව ගියහ. නමුත් මහානාම කුමාරයා මතු වුණේ නැත. තම හිසකෙස් වතුරේ තිබු විලෝ මුලක ගැට ගසාගෙන සිය ජීවිතය ජනකාව වෙනුවෙන් පූජා කළේය.

3. උප්පලවණ්ණා තැමැති ප්‍රකට මෙහෙණිය බුද්ධන්වහන්සේගේ අග ග්‍රාවිකාවක් වූවාය. ඇගේ බුද්ධිය මුගලක් තෙරැන්ගේ බුද්ධිය හා සමකර ඇත. ඇම හැමවිටම අන් මෙහෙණින් වහන්සේලාගේ නායිකාව විය. ඔවුන්ට ඉගැන්වීමෙන් කිසිවිටක විඛාවට පත් නොවූවාය.

දේවදත්ත ඉතා නපුරු කඟර මිනිසේකු විය. ඔහු අජාසත් රජුගේ සිත දුෂ්චරකාට බුද්ධිමට විරැද්ධ වීමට පෙළඳවීය. එහෙත් පසුව අජාසත් රජු පසුතැවිලි වී දේවදත්ත සමග පැවති මිතුදම බිඳීමා බුද්ධන්වහන්සේගේ යටහත් ග්‍රාවකයෙක් බවට පත්විය.

එක් අවස්ථාවක රජු දැකිමට විත් ඉඩ නොලැබ මාලිගා දොරටුවෙන් පිටත ඩුන් දේවදත්තට පිටතට එන උප්පලවණ්ණා මූණ ගැසුණි. මින් කුඩා වූ හෙතෙම ඇට ගසා බලවත් ලෙස ක්‍රිඩා කළේය.

බලවත් වේදනාවෙන් යුතුව ඇස් සිය ආගුමයට ආ විට අන් මෙහෙණිවරු ඇත් සහසන්නට උත්සාහ කළවිට ඇස් ඔවුන්ට මෙසේ කිවාය. “මෙහෙණිවරුනි, මත්‍යාෂ්‍ය ජීවිතය නොවැටහෙන සුරිය. හැමදේම අනිත්‍යය. අනාත්මය. සාමකාමී හා ගාන්ත වන්නේ බුද්ධත්වය සහිත ලොවක් පමණි. ඔබ ඔබේ පුහුණුවෙහි යෙදෙන්න.” ඇස් ඉක්බිති ගාන්තව කළිරිය කළාය.

4. බොහෝ දෙදෙනෙකුගේ ජීවිත තැකිකල අංගුලිමාල තැමැති හයානක දාමරිකයා ගාන්තිනායකයාණන් විසින් මුදවාගන්නා ලදුව උන්වහන්සේගේ ග්‍රාවකයන්ගෙන් කෙනෙක් බවට පත්විය.

එක් දිනක් ඔහු නගරයක පිළුසිගා වචිද්දී අතිතයේ ඔහු කළ පවිත්‍ර ක්‍රියා නිසා බොහෝ කරදර වේදනා විඳින්ට සිදුවිය.

ගම්වැසියෝ ඔහු වෙතට කඩා පැන දරුණු ලෙස පහර දුන්හ. ඇගෙන් ලේ පෙරාගෙන ගාන්තිනායකයාණන් වෙතට ගිය අංගුලිමාල තෙර උන්වහන්සේගේ පාමුල වැටී තමාගේ පැරණි කංඡර ක්‍රියා වෙනුවෙන් මෙසේ වේදනා විඳින්නට අවස්ථාව ලබා දීම ගැන ස්තූති කළේය.

ඔහු මෙසේ කිවේය. “ගාන්තිනායකයාණනි, මගේ නම මුලින් “අහිංසක” විය. නමුත් මගේ මෝඩකම නිසා වටිනා ජීවිත

රසක්ම තැති කළෙමි. හැම එකකුගේම ඇගිල්ල බැගින් එකතු කළෙමි. එබැවින් මා අංගුලිමාල නමින් හඳුන්වන්ට විය.

“ඉක්බිති ඔබ වහන්සේ තුළින් මම නුවණ ලැබුවෙමි. බුද්ධ, ධම්ම, සංස යන තෙරුවනට කැප වුවෙමි. මිනිසේකුට ගවයකු හෝ අශ්චර්යකු දක්කන්නට උවමනා වූ විට ඔහු කසයක් හෝ කඩයක් යෙදා ගනී. එහෙත් ගාන්තිනායකයාණනි, ඔබ වහන්සේ කසය හෝ කඩය යෙදා නොගෙන මෙගේ සිත නිර්මල කළ සේක.

“ගාන්ති නායකයාණනි, අද මම මට අයිති දෙයින් පමණක් වේදනාව පමණක් විදිමි. මම ජ්වත්වන්නට ප්‍රාර්ථනා නොකරමි. මිය යන්නට ද ප්‍රාර්ථනා නොකරමි. මම මෙගේ කාලය එනතුරු පමණක් බලා සිටිමි.”

5. මොග්ගල්ලාන තෙරුන් සහ ගාරීපුත්‍ර තෙරුන් බුදුන්වහන්සේගේ අග්‍රාවක දෙනම වුහ. වෙනත් ආගමික ගුරුවරු බුද්ධ ධර්මයේ පවිත්‍ර ජලය මිනිසුන් අතරත පැනිරෝමින් ඔවුන් බලවත් ආගාමෙන් එය පානය කරනු දැක ර්‍රේජ්‍යාවට පත් වුහ. උන්වහන්සේගේ දහමට විවිධ බාධා පැමිණ වුහ.

ඒහෙත් ඒ කිසිදු බාධාවකට බුදු බණ පුළුල් සේ පැතිරියේම නතර කිරීමට හෝ වැළැක්වීමට නොහැකි විය. වෙනත් ආගම්වල අනුගාමිකයේ මොග්ගල්ලාන තෙරුන් මරන්නට වැයම් කළහ.

දදවරක්ම උන්වහන්සේ බේරි සිටියන. තුන්වෙනි වතාවේදී බොහෝ මිත්‍යාදාශ්විකයන් විසින් වටකරනු ලැබ ඔවුන්ගේ පහරවල් ලැබ වැටුණහ.

පසක් කළ බුද්ධත්වය ඇති උන්වහන්සේ ඔවුන්ගේ පහරවල් තැන්පත්ව විදිරා ගත් සේක. මස් ඉරා දමනු ලැබුවත්, ඇට පොඩිකර දමනු ලැබුවත්, උන් වහන්සේ ගාන්ත ලෙස අවසන් භූස්ම හෙලසේක.

අංගුත්තර නිකාය

(The Book of the Gradual Sayings)

මහමෙනි, බොහෝ දෙවි මිතිසුන්ගේ යහපත, සතුට උදේශා මෙලාව උපත ලැබූ එක් කෙනෙක් ඇත. එම පුද්ගලයා කවරහු ද? ඒ අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයාණෝ එම උතුමාණෝය.

මහමෙනි, එක් පුද්ගලයෙකුගේ ලෝකයේ පහළ වීම දුර්ලභය. ඒ කෙබලු පුද්ගලයෙක් ද? ඒ අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයාණෝ වෙති.

මහමෙනි, ලෝකයේ එක් ආශ්චර්ය පුද්ගලයෙකුගේ ඉහළීම දුර්ලභය. ඒ කවර පුද්ගලයෙකුගේ ද? ඒ අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයාණන්ගේය.

මහමෙනි, එක් කෙනෙකුගේ මරණය අන් සියලු දෙනාගේ කම්පාවට භා කනගාටුවට හේතුවේ. ඒ කෙබලු පුද්ගලයෙකුගේ ද? ඒ අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයාණන්ගේය.

මහමෙනි, මෙම ලෝකයට අසම සමව උපන් එකම පුද්ගලයෙක් වෙයි. ඒ කවරහු ද? ඒ අරහත් බව ලත් සම්මා සම්බුද්ධ වූ තථාගතයාණෝ වෙති.

මහතෙකි, එක් පුද්ගලයෙකුගේ ඉපදීම හේතුකාටගෙන මහත් වූ ප්‍රයාව තැමැති ඇසේ පහළ වීම වේ. මහත් වූ ප්‍රයාව තැමැති අලෝකයේ පහළ වීම වේ. මහත් වූ ප්‍රයාව තැමැති දිජ්තියේ පහළ වීම වේ. ඒ කවර නම් පුද්ගලයෙකුගේ ද? ඒ අරහත් සමමාසමබුද්ධ වූ තථාගතයාණන්ගේය. උන්වහනන්සේ ඒ එකම පුද්ගලයා වන සේක.

